



සී.සී.සී. ලංකා නැව් සංස්ථාව

(1987 අංක 23 දරන රාජ්‍ය සංස්ථා සහ රජය සතු ව්‍යාපාරික ආයතන රජයේ සම්බන්ධතාව පත් කිරීමේ පනත යටතේ 1992.06.01 වන දින සීමාසහිත බවට පරිවර්තනය කර ඇත.)

වාර්ෂික වාර්තාව 2015/2016



ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රවාහකයා

සී.ස.ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
2015/2016

පටුන	පිටු අංක
පටුන	1
පිළිගැන්වීමේ ලිපිය	2
අධ්‍යක්ෂ මණ්ඩලය	3-4
කළමනාකරණ කණ්ඩායම	5-6
සභාපතිවරයාගේ සමාලෝචනය	7-11
අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාව	12-13
විගණන කමිටුවේ වාර්තාව	14-18
තූති ප්‍රණාමය හා කාර්ය මණ්ඩලයට ස්තූතිය	19
ස්වාධීන විගණකවරුන්ගේ වාර්තාව	20-23
විස්තීරණ ආදායම් ප්‍රකාශය	24
මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය	25-26
හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය	27
මුදල් ප්‍රවාහ ප්‍රකාශය	28
මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්	29-60
පරිපාලන වියදම්	60-61

සී.ස.ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
2015/2016

පිළිගැන්වීමේ ලිපිය

ගරු වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමා,
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය,
අංක 19, වෛත්‍ය පාර,
කොළඹ 01.

අමාත්‍යතුමනි,

රාජ්‍ය සංස්ථා සහ රජය සතු සමාගම් රාජ්‍ය සමාගම් බවට පරිවර්තනය කිරීම සඳහා වූ 1987 අංක 23 දරන සහ 2007 අංක 07 දරන සමාගම් පනතේ විධිවිධාන ප්‍රකාරව 2015.04.01 දින සිට 2016.03.31 දින දක්වා වූ කාල පරිච්ඡේදය තුළ සමාගමේ ක්‍රියාකාරකම් පිළිබඳ සම්පාදිත වාර්ෂික වාර්තාව හා ගිණුම් ප්‍රකාශය මෙයින් ඉදිරිපත් කරමි.

මීට
විශ්වාසි,



රංජිත් අතුකෝරල
සභාපති

සී.ස. ලංකා නැව් සංස්ථාව
අංක 27, යෝනක ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ල

සී.ස. ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
2015/2016

අධ්‍යක්ෂ මණ්ඩලය

2015.04.01 සිට 2016.03.31 දක්වා

ශ්‍රී ධනතුංග මහතා,
සභාපති

2015.01.27 දින සිට අද දක්වා

ආචාර්ය මාලික ගුණසේකර මහතා
විධායක අධ්‍යක්ෂ

2015.01.27 දින සිට අද දක්වා

ඒ.කේ. සෙනෙවිරත්න මහතා
අධ්‍යක්ෂක/ භාණ්ඩාගාර නියෝජිත

2015.01.27 දින සිට අද දක්වා

බ්‍රිගේඩියර් එම්.විජයවික්‍රම මහතා
අධ්‍යක්ෂක

2015.01.27 දින සිට 2015.08.18 දක්වා

ඊ.ජේ. එදිරිතිලක මහතා
අධ්‍යක්ෂක

2015.01.27 සිට 2015.10.28 දින දක්වා

ටී.එස්. නානායක්කාර මහතා
අධ්‍යක්ෂක

2015.01.27 සිට අද දක්වා

පී.ඩබ්. සිරිමාන්න මහතා
අධ්‍යක්ෂක

2015.01.27 සිට 2015.11.11 දක්වා

සුරේන් ගුණවර්ධන මහතා
අධ්‍යක්ෂක

2015.11.09 සිට අද දක්වා

මනීෂා කන්නන්ගර මිය
අධ්‍යක්ෂිකා

2015.11.09 සිට අද දක්වා

අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම්

ඊ.එම්.එස් පෙරේරා මහත්මිය(නීතිඥ, වරාය කළමනාකරණය සහ නැව් කටයුතු හා ප්‍රවාහණ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරී තෙර්දලන්තය)

බැංකු කරුවන්

මහජන බැංකුව- ආයතනික බැංකු අංශය

ලංකා බැංකුව

කොමර්ෂල් බැංකුව පීඑල්සී

විගණකවරු.

විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව, පොල්දූව පාර, බත්තරමුල්ල.

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්

සමාලෝචිත වර්ෂය තුළදී අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් 11 ක් පවත්වන ලදී.

ලියාපදිංචි කාර්යාලය

සී/ස ලංකා නැව් සංස්ථාව

අංක 27, යෝනක ඉස්ලාමීය සංස්කෘතික ගොඩනැගිල්ල

සර් රාසීක් ගරිඩ් මාවත

කොළඹ 01

ශ්‍රී ලංකාව

දුරකථනය +94 112328772 /3

ෆැක්ස් +94112449486

ඊ මේල් cscl@cscl.lk

වෙබ් අඩවිය www.cscl.lk

සී.ස. ලංකා නැව සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
2015/2016

කළමනාකරණ කණ්ඩායම

සාමාන්‍යාධිකාරී

එස්.එම්.ඩී.එන් ධර්මප්‍රිය මහතා

විද්‍යාවේදී, සාගර අධ්‍යයන විද්‍යාපති (එක්සත් රාජධානිය) එම්. අයි.එල්.ටී.-(එක්සත් රාජධානිය)

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

නීති හා රක්ෂණ/මානව සම්පත්

ඊ.එම්.එස් පෙරේරා මහත්මිය (නීතිවේදී)

(වරාය, නාවික හා ප්‍රවාහන කටයුතු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරී
නෙදර්ලන්තය)

සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය)

ජී.එම්. විකුම් ප්‍රදීප මහතා

වාණිජ විද්‍යාවේදී (විශේෂ පංතිය) ගෞරව, එල්.අයි.සී.ඒ

නාවික කටයුතු කළමනාකරණ විද්‍යාපති (මැල්මෝ-ස්වීඩන්)

සහකාර සාමාන්‍යාධිකාරී - අඟුරු මෙහෙයුම්/ තාක්ෂණික

එස්.එල් රාජපක්ෂ මහතා - යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජික සහ වරලත් ඉංජිනේරු වශයෙන් ලියාපදිංචිව ඇත.

සහකාර සාමාන්‍යාධිකාරී - නීති හා රක්ෂණ

පී. සමරනායක මහතා

නීතිවේදී

විද්‍යාවේදී (විශේෂ)

කළමනාකරණ, ව්‍යාපාර සංවර්ධන

සී. ජයසිංහ මහත්මිය

එල්.අයි.සී.එස්, එම්.අයි.එල්.ටී - එංගලන්තය

ජාත්‍යන්තර නාවික කටයුතු පිළිබඳ විද්‍යාපති -(එක්සත් රාජධානිය)

අභ්‍යන්තර විගණක

වයි.පොන්නම්පෙරුම මහතා

එල්.අයි.සී.එල්.එම්.ඒ.ඒ.ටී

නාවික කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා (ඔස්ලෝ)

නැව් කුලියට දීම සහ ඒජන්සි සේවා කළමනාකරු

අයි. දන්තනාරායන මහතා

විද්‍යාවේදී රාජ්‍ය කළමනාකරණ (විශේෂ) ගෞරව- නාවික කටයුතු පිළිබඳ විද්‍යාපති (මැල්මෝ- ස්වීඩන්)

එම්.අයි.එල්.ටී- එක්සත් රාජධානිය - එල්.අයි.සී.ඒ

පරිපාලන ප්‍රධානි

එච්.ආර්.එල්.පී.පී ගුණරත්න මහතා

කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරී- විවෘත විශ්වවිද්‍යාලය

ව්‍යාපාර තොරතුරු පිළිබඳ ඩිප්ලෝමාධාරී

නාවික පුහුණු වැඩසටහන් පාඨමාලාව - සී.එස්.සී.එල්

අදාළ කාලය තුළ විශ්‍රාම ගිය නිලධාරී

එම්.එම්.ජේ. ඉන්ද්‍රනීල මෙනවිය

සහකාර සාමාන්‍යාධිකාරී (NVOCC, LOG, DOC, S&M)

නාවික ඩිප්ලෝමා උපාධිධාරී (ඔස්ලෝ)

සී/ස ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් - 2015/2016

සභාපතිවරයාගේ සමාලෝචනය


1. සිලෝන් බ්‍රිස් නාවික යාත්‍රාව දියත්කිරීම

2016 මාර්තු 31 දිනෙන් අවසන් වූ 2015/16 මූල්‍ය වර්ෂය වූ කලී ලංකා නැව් සංස්ථාවට ඓතිහාසික වර්ෂයක් වූයේ, සිලෝන් බ්‍රිස් යන නෞකාව (dry-bulk ship වර්ගයේ) නෞකාවක් ලංකා නැව් සංස්ථාව විසින් ඉදිකරන ලදුව දියත් කිරීමට කටයුතු කිරීමට හැකිවූ බැවිනි.

මෙම නාවික යාත්‍රාව චීනයේ AVIC International Beijing Company Ltd, නම් වූ නැව් තැනීමේ සමාගමේ Weihai නාවික අංගනයේ ඉදිකරන ලදී. නෞකා ද්විත්වය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගත්කල ඊට නාවික වෙළදාම් කටයුතු මෙන්ම ශ්‍රී ලංකාවේ නාවික කැබේට් නිලධාරීන් පුහුණු කිරීම යන ද්විත්ව කාර්යය භාර්යය ඇතුළත් වූ අතර මෙකී කැබේට් නිලධාරීන් වෙනුවෙන් ඉඩ පහසුකම් සැලසීම සඳහා ඊට සුදුසු පරිසරයක් නිර්මාණය කරන ලද තට්ටුවක් ද (deck) ඇතුළත් ව තිබීම ද මෙහි වූ සුවිශේෂ ලක්ෂණයකි. තවද, මෙහි දී සඳහන් කළ යුතු වැදගත් කාරණය වන්නේ සිලෝන් බ්‍රිස් නෞකාව දියත් කිරීමට නියමිතව පැවැති දිනයේදීම, මෙම නැව් ඉදිකළ අංගනයේ සිට දින 4 ½ ක නාවික දුරකින් පිහිටි නැගෙනහිර රුසියනු Vostochny වරායේ සිට Lanka Coal Company (Pvt) Ltd සමාගමට ගල් අඟුරු සපයන සමාගමකින් බලාපොරොත්තු නොවූ පරිදි ගල් අඟුරු නැව් ගත කිරීමක් සඳහා ඇනවුමක් ලැබීමය. මෙම කරුණ කැපී පෙනෙන එකක් වූයේ ඒ වන තෙක් සියලු නැව් ගත කිරීම් සඳහා ඇනවුම් ලැබුණේ දකුණු අප්‍රිකාවෙන් වීමය. අවස්ථානුකූලව ලද මෙම වාසි දායක අවස්ථාව නොවන්නට හිස් නැව් වලට නාවික අංගනයේ සිට දින 25 ක් පමණ ගතකොට නාවික සැතපුම් 7200 ගමන්කොට දකුණු අප්‍රිකාවට යාමට සිදුවීමට තිබිණි.


2. වියලි තොග වෙළඳපොළ සහ මූල්‍ය සමාලෝචනය

ගෝලීය නාවික කර්මාන්තයට ලෝකයේ සාගරීය වෙළඳාම වෙනත් ඉල්ලුමක් ලැබී තිබේ. ප්‍රධාන ආර්ථිකයන් සම්බන්ධයෙන් උද්ගතව තිබෙන අවපාතය 2016 ජනවාරි තෙක් තව දුරටත් පැවතුනු අතර එහි වැඩිවීමක් විද්‍යාමාන විය. වියලි තොග නැව් සම්බන්ධ ඉපැයීම් රටාවන් පිළිබඳ ප්‍රබල පිළිගැනීමක් ඇති බෝල්ටික් වියලි දර්ශකය (BDI) 2015 වර්ෂයේ සිට 2016 මාර්තු 31 දක්වා එකී දර්ශකයේ රටාව පැහැදිලි කරයි. එය මෙසේ දැක්වේ.



නැව් කර්මාන්තය තුළ මෙම තත්ත්වය මෙසේ තිබියදීත් නැව් සංස්ථාව විසින් බදු ගෙවීම් සහ ණයගැතියන්ගේ හානිවිමෝචන පසු අඛණ්ඩව 7 වන වසර සඳහා රුපියල් මිලියන 74.32 ක ශුද්ධ ලාභයක් වාර්තා කළද 2014/2015 අත්කර ගත් මිලියන 124.94, 40% අඩුවීමක් පමණක් දක්වනු ලැබේ.

මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා බද්දෙන් පසු ලාභය





ආදායම් පහත වැටීම 0.94 දක්වා වූ අවම ප්‍රමාණයක වූ අතර වෙනත් ආදායම් සම්බන්ධයෙන් ද පහත වැටීමක් එනම් රු.මිලියන 36.69 සිට රු.මිලියන 9.8 ක පමණ විනිමය පාඩු සිදුවිය. මෙහෙයුම් ලාභය අඩුවීමට ප්‍රධාන වශයෙන් ම හේතු වූයේ විනිමය පාඩුය.

මෙහෙයුම් ලාභ අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ සංස්ථාව සතු වන Ceylon Breeze නාවික යාත්‍රාව සම්බන්ධයෙන් වූ සෘජු වියදම් රු.මිලියන 134.89 සිට රු.මිලියන 260.99 දක්වා වැඩි වීමය.

මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම

මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා සෙසු දෑ සමග ආංශික ආදායම



3. ව්‍යාපාරයේ ප්‍රධාන අංශ


ගල් අඟුරු ප්‍රවාහනය සහ ගොඩබෑම

ලංකා නැව් සංස්ථාව සතු යාත්‍රා මගින් ගල් අඟුරු, මුහුදින් ප්‍රවාහනය කිරීමේ නව ආදායම් ප්‍රභවයකින් ලද රු.මිලියන 86.16 ක ආදායම 2015/2016 ආදායමට එකතු විය. කෙසේ නමුත් තෙවන පාර්ශව නාවික යාත්‍රා මගින් ගල් අඟුරු කුලියට ප්‍රවාහනය කිරීමේ කොන්ත්‍රාත්තුව 2015 පෙබරවාරි මස, අමාත්‍ය මණ්ඩලය විසින් නැවත වතාවක් ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා මෙම ව්‍යාපාරික කටයුත්ත තුළින් ලද ආදායම අඩු වූ නමුත් අනෙක් අතට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි විය.

මේ සියල්ලට වඩා 2014/ 2015 කාලය තුළ ශ්‍රී ලංකා නැව් සංස්ථාව විසින් ප්‍රවාහනය කරන ලද ගල් අඟුරු ප්‍රමාණය වන මෙ.ටො. 1,730,538 ට සාපේක්ෂකව ගත් කල ඊට අඩු ගල් අඟුරු ප්‍රමාණයක් එනම් මෙ.ටො. 1,585,662ක ප්‍රමාණය 2015/2016 වසර තුළ ලංකා නැව් සංස්ථාව විසින් ප්‍රවාහනය කරනු ලැබීය. ඊට හේතුව වූයේ ගල් අඟුරු නැව් තොග 06 ක් (357116MT) Lanka Coal Company Ltd සමාගම විසින් මී.ර.ගැ යටතේ මිලදී ගැනීම නිසාය. කෙසේ නමුත් මෙ.ටො. 1942778 වූ මුලු තොගය නැංගුරම් පොළේදී ගොඩබෑන ලද අතර සංස්ථාව විසින් බත්තල් මගින් බලාගාර මච් ජැටියට ගොඩබෑන ලදී.

ප්‍රධාන නාවික යාත්‍රාවන් මගින් ගල් අඟුරු ප්‍රවාහනය කිරීමේදී ඇඩ්‍රස් කොමිස් වලින් ලද ආදායම පහත වැටීමට අමතරව, ගල් අඟුරු ගොඩබෑම් කටයුතු වලින් ලැබූ ඇඩ්‍රස් කොමිස් මුදල් පහත වැටුණි. ඊට හේතුව වූයේ 2015 බත්තල් හිමි පාර්ශවකරුවෙක් තෝරා ගැනීම සඳහා වූ ටෙන්ඩරයේදී තොරාගන්නා ලද ලන්සු පිරිනැමුම අනුව කටයුතු කිරීමට සිදුවීමයි.

ඉහත හේතූන් අනුව ගල් අඟුරු ප්‍රවාහන කටයුතු වලින් හා ගොඩබෑමේ කටයුතු හරහා නියෝජිත හා ඇඩ්‍රස් කොමිස් මුදල් වශයෙන් 2014/2015 වර්ෂයේදී ලැබූ රු. මිලියන 397.7 ට සාපේක්ෂව බලන කල 2015/2016 වර්ෂයේදී රු.මිලියන 189 ක් ලෙස අඩු අගයක් පෙන්වුම් කලේය.





නෞකාමය නොවන පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම (NVOCC)

පසුගිය වර්ෂයේදී නෞකාමය නොවන පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමෙන් ලද අදායම වන රු.මිලියන 178.71 ට සාපේක්ෂව ප්‍රවර්තන වර්ෂයේදී රු.මිලියන 191.93 ක අදායමක් එයින් උපයන ලදී.

දැනට බල පවත්නා අංක 415 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛය යටතේ ප්‍රධාන වශයෙන් ම රාජ්‍ය අංශයේ නැව් බඩු සඳහා මුහුදු මගින් නෞකාමය නොවන පොදු ප්‍රවාහන කටයුතු පිළියෙල කිරීමේ සේවාවෙහි, ලංකා නැව් සංස්ථාව අඛණ්ඩව නිරත වූ අතර 2015/2016 වර්ෂ ලොව එහා මෙහා භාණ්ඩ ප්‍රවාහන කටයුතු වල නිරත විය.

නෞකාමය නොවන පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේ කටයුතු (තුන්වන පාර්ශවයේ නැව් මගින් බහාලුම් ගත සාමාන්‍ය නැව් බඩු හා ව්‍යාපෘති භාණ්ඩ) ප්‍රවාහනය කිරීම සහ භාණ්ඩ/සේවා කටයුතු පහත දැක්වෙන සටහන් වලින් පෙන්වුම් කෙරේ.



නාවික භාණ්ඩ සම්පූර්ණ බහාලුම් තොග වශයෙන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සලකා බලන කල 2014/2015 වර්ෂයට සාපේක්ෂව 2015/2016 වර්ෂවල 52.18% වර්ධනයක් විද්‍යාමාන විය. විවිධ ආකාරයේ අලෙවි ප්‍රයත්න හරහා රජයේ ආයතන විසින් ආනයනය කරනු ලබන නාවික භාණ්ඩ වැඩි ප්‍රමාණයක් ලංකා නැව් සංස්ථාවට කළමනාකරනය කිරීමට හැකිවීම නිසා මෙම තත්වය අත්කර ගැනීමට හැකිවිය.

ගතවූ මූල්‍ය වර්ෂයට සාපේක්ෂව බලන කල නිශ්කාශන කටයුතු වල පසුබෑමක් ඇතිවිය. මීට හේතු වූයේ ගනුදෙනු කරුවන් අහිමි වීමත්, ප්‍රධාන ගනුදෙනුකරුවන් වෙතින් වූ නැව් ගතකිරීම් ප්‍රමාණය අඩුවීමයි.

තවද පරිපාලන වියදම් සම්බන්ධයෙන් වූ රු.මිලියන 189.83 ක වියදම රු.මිලියන 184.75 දක්වා සමාලෝචිත වර්ෂය තුල යම් ප්‍රමාණයකින් අඩු වීමත් ය.

04. මානව සම්පත් සංවර්ධනය

ලංකා නැව් සංස්ථාව සඳහා වූ බඳවා ගැනීමේ පටිපාටිය කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව විසින් 2016 පෙබරවාරි මස අනුමත කරන ලදී.

05. සුභසාධන කටයුතු

ලංකා නැව් සංස්ථාවේ ක්‍රීඩා හා සුභසාධන සමිතිය හරහා සේවක මහත්ම මහත්මීන්ගේ සුභසාධන කටයුතු ඉතා සතුටුදායක අයුරින් ලංකා නැව් සංස්ථාව මගින් ඉටුකරනු ලබමින් තිබේ.

සී/ස ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
සමාගම් කටයුතු පිළිබඳව අධ්‍යක්ෂක මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
2015/2016

2016 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වාර්ෂික සාමාන්‍ය මහා සභා රැස්වීමේදී ඉදිරිපත් කරනු පිණිස විගණනය කරන ලද තම ගිණුම් සහිත වාර්තාව ලංකා නැව් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රීතියෙන් ඉදිරිපත් කර සිටී.

වර්ෂයේ සමාලෝචනය

පිටු අංක 07 සිට 11 දක්වා සභාපත්ගේ සමාලෝචනය යටතේ විස්තර කොට දැක්වෙන්නේ ප්‍රවර්තන මූල්‍ය වර්ෂ තුළ සහ මෙම වාර්තාවේ දිනට, ඉදිරියට මුහුණදීමට තිබෙන අභියෝගයන්ය. මෙම වාර්තාව සහ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන තුළින් පිළිඹිබු වන්නේ සමාගමේ කටයුතු වල ස්වභාවයයි.

ප්‍රධාන ක්‍රියාකාරකම්/වැදගත් ව්‍යාපාරික කටයුතු

සමාගමේ ප්‍රධාන කටයුතු වන්නේ නැව් බඩු මුහුදු මගින් ප්‍රවාහනය කිරීම, ඒ ඒ ස්ථාන දක්වා ඒවා බෙදාහැරීම, නැව් බඩු ප්‍රවාහනය සඳහා රැස් කිරීම, ශ්‍රී ලංකික තනාපති කාර්යය මණ්ඩලයන් හි ගෘහස්ත හා පෞද්ගලික බඩු බාහිරාදිය එක් එක් රටවල් කරා ගෙන යාම, නියෝජිත ආයතනයක් ලෙස රේගු කටයුතු කිරීම, නාවික නියෝජිත ආයතන සේවා, නැව් හිමියන්, කළමනාකරුවන් හා මෙහෙයුම් කරුවන්, නැව් කුලියට දෙන තැනැත්තන් ලෙස කටයුතු කිරීම වේ.

ලංකා නැව් සංස්ථාව සියලු ආකාරයේ බහාලුම් ගත ද්‍රව්‍ය, ගල් අඟුරු, විසිරි තොග, ගල් අඟුරු තොග, වාහන, ව්‍යාපෘති සඳහා වූ නැව් බඩු වැනි සියලු ආකාරයේ නැව් බඩු ප්‍රවාහනය කිරීමේ නිරත වේ.

මූල්‍ය ප්‍රකාශ

2007 අංක 07 දරණ සමාගම් පනතේ 151 වගන්තියේ නියමයන් ප්‍රකාරව පිළියෙල කරන ලද වාර්ෂික වාර්තාවේ පිටු අංක 22 සිට 54 දක්වා වූ පිටු වල මූල්‍ය ප්‍රකාශ දැක්වේ.

ස්වාධීන විගණනකරුවන්ගේ වාර්තාව

මූල්‍ය ප්‍රකාශ පිළිබඳව විගණකයින්ගේ වාර්තාව මෙම වාර්තාවේ 20 සහ 21 වැනි පිටුවල දක්වා ඇත.

ගිණුම් ප්‍රතිපත්ති සහ පැහැදිලි කිරීම් සටහන්

සමාලෝචනයට අදාළ වර්ෂය තුළදී සමාගම විසින් අනුගමනය කරන ලද ගිණුම් ප්‍රතිපත්ති වල වෙනසක් සිදු වී නැත. මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේදී භාවිත කරන ලද ගිණුම් ප්‍රතිපත්ති හා පැහැදිලි කිරීම් සටහන් පිටු අංක 26 සිට 54 දක්වා සඳහන් කොට ඇත.

මූල්‍ය ප්‍රතිඵල / ලාභ සහ විසර්ජන

විස්තීර්ණආදායම් ප්‍රකාශය 22 පිටුවේ දැක්වේ.

දේපල, පිරියත හා උපකරණ

සමාලෝචනයට අදාල වර්ෂය තුළදී සමාගම රු.මිලියන 5582ක් දේපල, පිරියත හා උපකරණ යන විෂයන් හී ආයෝජනය කොට ඇත. මූල්‍ය ප්‍රකාශ සඳහා වූ අංක 10 දරණ සටහන මගින් වර්ෂය තුළදී දේපල, පිරියත හා උපකරණ සංසරණය පිළිබඳ විස්තර දැක්වේ.

ආයෝජන

2016 මාර්තු 31 දිනට සමාගම විසින් සිදුකරන ලද දිගුකාලීන ආයෝජන පිළිබඳ විස්තර මූල්‍ය ප්‍රකාශ සඳහා වූ 13,14,15 සහ 16 සටහන් වල 40 සිට 42 දක්වා පිටුවල දැක්වේ.

ලාභාංශ

2016 මාර්තු 31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය සඳහා ලාභාංශ ගෙවීම අධියක්ෂ මණ්ඩලය නිර්දේශ නොකරයි.

ප්‍රකාශිත ප්‍රාග්ධනය

2007 අංක 07 දරන සමාගම් පනතේ නියමයන් ප්‍රකාරව 2016 මාර්තු 31 දිනට ප්‍රකාශිත ප්‍රාග්ධනය රු.50,000,000.00 ක් වේ. 45 පිටුවේ ඇති මූල්‍ය ප්‍රකාශ පිළිබඳ විස්තර අංක 23 හි දක්වා ඇත.

ක්‍රියාත්මක සමාගමක් බව

සමාගමේ ව්‍යාපාරික සැලැස්ම අධ්‍යක්ෂකවරුන් විසින් සමාලෝචනය කොට තිබෙන අතර ක්‍රියාත්මක සමාගමක් වශයෙන් ඉදිරියේදී තවදුරටත් පැවතීම සඳහා ප්‍රමාණවත් සම්පත් ඊට ඇති බවට ඔවුන් සැහීමකට පත්ව සිටිති. එබැවින්, මූල්‍ය ප්‍රකාශ එම පදනම මත පිළියෙල කරන ලදී.

**සී/ස ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
2015/2016**

විගණක කමිටුවේ වාර්තාව

පත්කිරීම:

යහපාලනය සඳහා වූ රාජ්‍ය ව්‍යවසාය මාර්ගෝපදේශයන් හි ක්‍රම පද්ධති පාලන කමිටු යනුවෙන් වූ 7 වැනි පරිච්ඡේදයේ 7:4:1 විෂයාංගය ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් විගණන කමිටුව පත් කරන ලදී.

කමිටු සාමාජිකයන් හා පැමිණීම

සමාලෝචිත වර්ෂය තුළදී විගණක කමිටුව රැස්වීම් 04 ක් පවත්වන ලදී. විගණක කමිටුවේ කටයුතු අධ්‍යක්ෂ මණ්ඩලයට ක්‍රමිකව වාර්තා කරනු ලැබේ.

අධ්‍යක්ෂකගේ නම	සහභාගී වූ රැස්වීම් ගණන	පැමිණීමේ ප්‍රතිශතය
ඒ.කේ සෙනෙවිරත්න මහතා	04	100%
ටී.එස් නානායක්කාර මහතා	04	100%
සුරේන් ගුණවර්ධන මහතා - 2015.11.09 සිට (විගණක කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් පත් කරනු ලැබීමෙන් අනතුරුව අධ්‍යක්ෂක සුරේන් ගුණවර්ධන මහතා මෙම කාලය තුළ පවත්වන ලද රැස්වීම් දෙකකින් එකකට පමණක් සහභාගී විය.)	01	50%
බ්‍රිගේඩියර් එම්. විජයවික්‍රම මහතා - 2015.01.27 සිට 2015.08.18 දක්වා (2015.04.01 සිට 2015.08.18 දක්වා රැස්වීම් 02 ක් පවත්වන ලද අතර එක් රැස්වීමකට පමණක් සහභාගී විය.)	01	50%
කේ.පී.පී හේමරත්න මහතා	04	100%

2015/2016 වර්ෂය තුළ පවත්වන ලද රැස්වීම් සඳහා සාමාජිකයන් සහභාගී වීම පිළිබඳ තොරතුරු ඉහත සටහනකින් දැක්වේ. රැස්වීමකට සහභාගීවීමට අපහසුතාවයක් තිබේ නම් කමිටුවේ සභාපති සමග ඊට පෙරාතුව න්‍යාය පත්‍රයේ ඇති ඕනෑම විෂයක් පිළිබඳව සාකච්ඡා කිරීමටත් නොපැමිණීම පිළිබඳව අවසරයක් ලබා ගැනීමේ හැකියාවක් තිබේ.

තවද මූල්‍ය කළමනාකරු අංශ ප්‍රධානීන් සහ සංස්ථාවේ බාහිර විගණකවරුන් වෙන් වෙන්ව හා කලින් කලට සහභාගී කරවා ක්‍රමික පදනමක් මත රැස්වීම් කැඳවීමේ සියලු බලතල කමිටුව මගින් සභාපති වෙත ලබා දී ඇත.

ආරාධනා කිරීම මගින් බාහිර විගණකවරුන්ගේ සහ මූල්‍ය කළමනාකරුගේ නියෝජිතයන් සියලුම රැස්වීම්වලට සහභාගී වී තිබෙන අතර අවශ්‍ය විටදී සාමාන්‍යාධිකාරී සහ අංශ ප්‍රධානීන් කැඳවනු ලැබේ. අභ්‍යන්තර විගණක, විගණන කමිටුවේ කැඳවුම්කරු වශයෙන් ක්‍රියා කරයි.

සමාලෝචනය

අදාළ වර්ෂයේදී විගණන කමිටුව විසින් පහත දැක්වෙන දෑ පිළිබඳව සමාලෝචනය කරන ලදී.

- **කෙටිකාලීන වත්කම්**

විෂය කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද විගණන කමිටු පත්‍රිකාව විගණන කමිටුව විසින් සාකච්ඡාවට බඳුන් කරන ලදී.

තීරණය

රු.5000.00 ට අඩුවෙන් මිලදී ගන්නා ලද භාණ්ඩ විෂයන් පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් සේ හඳුනා ගැනීම හා ප්‍රාග්ධන වියදම් ලෙස නොසැලකීම.

වත්කම් ලේඛන වෙන් වෙන් වශයෙන් පවත්වා ගෙන යාම

- **අතිරික්ත අරමුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් වක්‍රලේඛ**

අරමුදල් ආයෝජනය සම්බන්ධයෙන් මෑතදී වක්‍රලේඛ නිකුත් කරන ලද්දේ ද යන්න පිළිබඳ බාහිර විගණකවරුන්ට දැන ගැනීමට අවශ්‍ය විය.

තීරණය

කාරක ප්‍රාග්ධනයේ අවශ්‍යතාවන්ට යටත්ව භාණ්ඩාගාර බිල්පත් වශයෙන් කෙටිකාලීනව හෝ දිගුකාලීනව සමාගම විසින් ආයෝජනය කළහැකි අරමුදල් හෝ අතිරික්තය අරමුදල් පිළිබඳ වක්‍රලේඛ මෑතදී නිකුත් නොකෙරුණි.

- **විදේශ ගමන් දීමනාවන් වැඩිපුර ගෙවීම්**

ලංකා නැව් සංස්ථාවේ තාක්ෂණික (technical) කළමනාකරුට විදේශ ගමන් වියදම් වශයෙන් කරන ලද ගෙවීම් අතිරික්තය පිළිබඳව පැහැදිලි කිරීමක් කමිටු සාමාජිකයින්ට අවශ්‍ය විය.

තීරණය

විදේශ ගමන් දීමනාව ගෙවිය යුත්තේ MF/6/1/1/2015 අනුව වේ. වැඩිපුර ගෙවා ඇති මුදල් අයකර ගැනීමට උපදෙස් දෙන ලදී.

- **අභ්‍යන්තර පාලන පද්ධතිය 2015**

සංස්ථාවේ අභ්‍යන්තර පාලන පද්ධතියේ කාර්යක්ෂමතාවට පිළිබඳව කමිටුව සමාලෝචනය කරන ලද අතර 2016 මාර්තු 31 දිනට මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් වූ මූල්‍ය පාලනයේ පැවති කාර්යක්ෂමතාවය තක්සේරු කරන ලදී.

තීරණය

අභ්‍යන්තර පාලන පද්ධතිය අනුමැතිය සඳහා ඊළඟ රැස්වීමට (Board Meeting) ඉදිරිපත් කිරීම.

අවශ්‍ය වීටදී කාර්යක්ෂම පාලන විධි ඇතුළත් කිරීම.

- **විගණන වැඩසටහන - 2015**

පිළියෙල කරන ලද වැඩසටහන කමිටුව විසින් සාකච්ඡා කරන ලදී.

තීරණය

විගණන වැඩසටහන, අනුමැතිය සඳහා ඊළඟ රැස්වීමට (Board Meeting) ඉදිරිපත් කිරීම

- **කමිටුවේ කැඳවුම්කරුට සහභාගිවීම වෙනුවෙන් දීමනාවක් ගෙවීම**

මෙම කරුණු සාකච්ඡා කරන ලද අතර ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

තීරණය

කැඳවුම්කරු, ආයතනයෙන් පඩි ලබන සේවකයෙකු සේවකයෙක් බැවින් හා එය ඔහුගේ සාමාන්‍ය රාජකාරිවල කොටසක් ලෙස ගැනෙන බැවින් විගණන කමිටු රැස්වීම්වලට සහභාගි වීම වෙනුවෙන් දීමනාවකට හිමිකම් නොමැති බව තීරණය විය.

- **වාර්ෂික අයවැය 2015/2016**

2015/2016 කාල පරිච්ඡේදය වෙනුවෙන් පිළියෙල කරන ලද අයවැය කමිටු සාමාජිකයින් විසින් පුළුල්ව සාකච්ඡා කරන ලදී.

තීරණය :

සංස්ථාවේ අයවැය පිළියෙල කිරීමේදී එය ජාතික අයවැයට අනුරූපව සම්පාදනය කළ යුතු යැයි කමිටුව තීරණය කළ අතර **VAT බදු අනුප්‍රමාණ, ජාතිය ගොඩනැගීමේ බද්ද සහ ආයතනික බද්ද ජාතික අයවැයෙහි වෙනස්කම් අනුව ගැලපීම** කළ යුතු යැයි සංස්ථාවේ මූල්‍ය කළමනාකරුට උපදෙස් දෙන ලදී. ඒ අනුව ඉහත කී බදු අනුපාතිකයන්හි බලපෑම අධීක්ෂණ සිරුමාරු කිරීමට සිදුව තිබේ.

තවද, තථ්‍ය වටිනාකම් හා ප්‍රක්ෂේපිත වටිනාකම් අතර වෙනස්කම් විග්‍රහයක් සහිතව (2012/13, 2013/14, 2014,15) පසුගිය අවුරුදු තුන සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවක් පිළියෙල කොට ඉදිරි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම ඉදිරිපත් කරන ලෙස ලංකා නැව් සංස්ථාවේ මූල්‍ය කළමනාකරුට උපදෙස් දෙන ලදී.

එම උපදෙස් අනුව කටයුතු කරන ලෙස කැඳවුම්කරුට උපදෙස් දෙල ලදී.

- **නැව් තැනීමේ ණය සහ ගිණුම් පාඩු**

2015/16 අයවැයෙහි දක්වන ලද ගිණුම් පාඩුව පිළිබඳව, කමිටුවේ සභාපති විසින් විමසනු ලැබූ අතර ඊට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කෙරුණේ අයවැය ඇස්තමේන්තුගත මෙහෙයුම් වියදම් හා සෙසු පරිපාලනාත්මකක වියදම්, අලුත් නැව් දෙක අත්පත් කර ගැනීමෙන් අනතුරුව එයින් අපේක්ෂිත ඇස්තමේන්තුගත ආදායමට වඩා වැඩි වූ බවය. එය තවදුරටත් පැහැදිලි කරමින් මූල්‍ය කළමනාකරු කමිටුවට දන්වා සිටියේ නැව් තැනීම සඳහා ලබා ගත් ණය ආපසු ගෙවීම 2016/17 වර්ෂයේදී ආරම්භ වූ බවත් එබැවින් ආදායම් සාධකය නොවෙනස්ව පැවතියහොත් මෙම පාඩුව තවදුරටත් පවතින බවය. එකී පාඩුව අවම කරගනු වස් ඉදිරිපත් කරන ලද යෝජනාවන්ගෙන් ප්‍රකාශ වූයේ නාවික යාත්‍රාවන් සුදුසු මෙහෙයුම්වල යොදවමින්, රජයේ භාණ්ඩාගාරයෙන් අයවැය ප්‍රතිපාදන සලසා ගෙන ධනාත්මක පිරිවැය පාලන ක්‍රම යොදා ගැනීම සුදුසු බවය.

තීරණය:

ව්‍යාපාර සංවර්ධන අංශය හා නැව් කුලියට දීමේ අංශය ශක්තිමත් කිරීම සුදුසු පිරිවැය පාලන ක්‍රම පවත්වා ගැනීමට උපදෙස් දීම

- **කල් ඉකුත්වූ හිඟහිටි ලේඛනය**

අදාළ ලේඛනය සාකච්ඡාවට බඳුන් කරන ලද අතර හිඟමුදල් ගෙවීමට ඇති ඇතැම් ණයගැති රජයේ ආයතන නිරීක්ෂණය විය.

තීරණය

ණය අයකර ගැනීමේ ක්‍රියාවලියෙහි පළමු පියවර වශයෙන් ලේඛනයේ සඳහන් සියලු පාර්ශවයන් වෙත සභාපති අත්සන් කළ සිහි කැඳවීම් ලිපියක් යොමු කරන ලෙස සභාපති විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

- ඉහත දක්වන ලද පියවරට අමතර වශයෙන්, නීති අංශයේ සහාය ඇතිව එකී පාර්ශවයන්ට එන්තර්වාසි යැවීමට උපදෙස් දෙන ලදී.

- **විගණන කමිටුවේ වාර්තා ප්‍රමාද වීම**

රැස්වීම්වල වාර්තා බෙදා හැරීමේ ප්‍රමාදය අවම කළ යුතු බව බාහිර විගණකයන් විසින් අවධාරණය කරන ලදී.

තීරණය

නියමිත රැස්වීම්වලට සති දෙකකට පෙරාතුව කමිටු රැස්වීම් පිළිබඳ වාර්තා ලබා දිය යුතු බවට කැඳවුම්කරුට උපදෙස් දෙන ලදී.

- **රජය සතු ව්‍යවසායන් වෙතින් ලැබිය යුතු ව්‍යවස්ථාපිත මුදල් පිළිබඳ අංක 16/004/719/001 හා 2016/01/05 දිනැති, PE/BS/FM/CM අංක දරන අමාත්‍ය මණ්ඩලය සඳහා වූ සටහන**

ලංකා නැව් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කමිටුව විසින් ඉහත කරුණ සාකච්ඡා කරන ලද අතර ඒ පිළිබඳව රේඛීය අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කෙරුණු පැදැදිලි කිරීම් විගණන කමිටුවට ඉදිරිපත් කරන ලදී.

පැහැදිලි කිරීම

රු.මිලියන 23.0 ක් වූ පාරිතෝෂික ප්‍රතිපාදන සහ රු.මිලියන 1.0 ක් වූ සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිපාදන ව්‍යවස්ථාපිතව නියමිත දෑ නොවේ. එහෙත් විධිවිධාන වූ කලී පිළිගත් ගිණුම් ප්‍රමිතීන්ට අනුකූල ඒවාය.

සේවකයින් සුදුසුකම් ලද වහාම පාරිතෝෂික දීමනා ඔවුන්ට වහාම ගෙවනු ලබන අතර සේවක අර්ථසාධක අරමුදල්, සේවකභාර අරමුදල් හා බදු මාසිකව ගෙවනු ලබන අතර නියමිත දිනට කලින් ප්‍රේෂණ සිදු කරනු ලැබේ.

තීරණය

ඒ අනුව කටයුතු කරන ලෙස කැඳවුම්කරුට උපදෙස් දෙන ලදී

- සාමාන්‍ය**
 න්‍යාය පත්‍රයේ වෙනත් යම් යම් කරුණු යටතේ මෙම කමිටුවේදී සහ මණ්ඩලයේදී (Board) විගණන කමිටු සාමාජිකයින් විසින් පහත දැක්වෙන කරුණු පිළිබඳව සමාලෝචනය කරන ලදී.

- ✓ ව්‍යවස්ථාපිතව ගෙවිය දෑ ක්‍රමිකව ගෙවීම්
- ✓ කැපිපෙනෙන ගනුදෙනු
- ✓ සිදුකරන ලද ප්‍රාග්ධන වියදම්
- ✓ ණය ආපසු අයකර ගැනීම
- ✓ තථ්‍යයන් ඇතුළත් වාර්ෂික අයවැය
- ✓ ආයතනික සැලැස්මේ කාර්යසාධන වාර්තාව
- ✓ මූල්‍ය තත්ත්වය/ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා/ සංස්ථාවේ ත්‍රෛමාසික වාර්තාව

- නිගමනය**

රැස්වීම් වාර්තා සහ විගණන කමිටුවෙන් ලද අනෙකුත් වාර්තා අධ්‍යක්ෂ මණ්ඩලයේ විමර්ශනය සහ සුදුසු කටයුතු පිණිස අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබේ. එමෙන්ම රැස්වීම් වාර්තාවේ පිටපත් රේඛීය අමාත්‍යාංශයේ ලේකම් වෙත ඉදිරිපත් කරනු ලැබේ.

කමිටුව වෙනුවෙන්



ඒ.කේ. සෙනෙවිරත්න
 සභාපති, විගණන කමිටුව

සී./ස. ලංකා නැව් සංස්ථාව
වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශය
2015 / 2016

තුනි ප්‍රණාමය

ගරු වරයා, නාවික අමාත්‍යතුමා විසින් ලංකා නැව් සංස්ථාවට නොකඩවා පළකරන ලද උපරිම සහයෝගය සහ උපදෙස් වෙනුවෙන් අපගේ ප්‍රණාමය හිමි වේ.

සංස්ථාවේ අභිමතාර්ථයන් මුදුන්පත් කරගැනීමේහිලා වරයා හා නාවික අමාත්‍යාංශයේ නිලධාරී මහත්ම මහත්මීන් විසින් දෙන ලද සහයෝගය වෙනුවෙන් නැව් සංස්ථාව ස්වකීය ස්තූතිය පළ කරයි. එමෙන්ම ශ්‍රී ලංකා වරයා අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව සහ විදේශ නියෝජිතයන් විසින් සංස්ථාව වෙත සැමවිට පළ කරන ලද සහයෝගය සහ සුභදැයිලී බව වෙනුවෙන්ද සංස්ථාව තම කෘතවේදීතාවය පළ කරයි.


සංස්ථාවේ සේවාවන් ගනුදෙනුකරුවන් හා ඔවුන්ගේ ලද සහයෝගය වෙනුවෙන් සංස්ථාව තම කෘතවේදී බව ප්‍රකාශ කරයි.

කාර්ය මණ්ඩල ස්තූතිය

සුභදැයිලී සහ සහයෝගීලී භාවයෙන් යුතුව, සමාලෝචිත වර්ෂය තුළ දී කළමනාකාරීත්වය/ සේවක මහත්ම මහත්මීන් සම්බන්ධතා වැඩිදියුණුට මඟ පෑදුනි.

කළමනාකාරීත්වය සමඟ කටයුතු කිරීමේදී වෘත්තීය සංගම් ඉතා වගකීමෙන් හා ප්‍රතිචාරාත්මකව කටයුතු කළ බව කිවයුතුමය.

අවසාන වශයෙන් එතෙර මෙතෙර සියලු සේවක මහත්ම මහත්මීන් විසින් විශේෂයෙන්ම නාවික ක්ෂේත්‍රය මුහුණ දෙමින් සිටින දුෂ්කර කාල වකවානුවක ආයතනය වෙත සේවය ඉටු කිරීමේදී දක්වන ලද පක්ෂපාතී බව හා කැපවීම අගය කළ යුතුය.



විගණකාධිපති දෙපාර්තමේන්තුව
கணக்காய்வாளர் தலைமை அதிபதி திணைக்களம்
AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය
எனது இல. }
My No. }

POS/B/CSCL/1/16/4

ඔබේ අංකය
உமது இல. }
Your No. }

දිනය
திகதி }
Date }

14 September 2018

To the Shareholders of the
Ceylon Shipping Corporation Limited.

Report of the Auditor General on the Financial Statements of the Ceylon Shipping Corporation Limited for the year ended 31 March 2016.

The audit of the financial statements of the Ceylon Shipping Corporation Limited (“the Company”) for the year ended 31 March 2016 comprising the statement of financial position as at 31 March 2016 and the statement of comprehensive income, statement of changes in equity and statement of cash flows for the year then ended, and a summary of significant accounting policies and other explanatory information, was carried out under my direction in pursuance of provisions in Article 154(1) of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka. To carry out this audit I was assisted by a firm of Chartered Accountants in public practice.

Board’s Responsibility for the Financial Statements

The Board of Directors (“Board”) is responsible for the preparation and fair presentation of these financial statements in accordance with Sri Lanka Accounting Standards and for such internal control as the Board determines is necessary to enable the preparation of financial statements that are free from material misstatements, whether due to fraud or error.

Auditor’s Responsibility

My responsibility is to express an opinion on these financial statements based on my audit. I conducted my audit in accordance with Sri Lanka Auditing Standards. Those Standards require that I comply with ethical requirements and plan and perform the audit to obtain reasonable assurance about whether the financial statements are free from material misstatements.

An audit involves performing procedures to obtain audit evidence about the amounts and disclosures in the financial statements. The procedures selected depend on the auditor’s judgment, including the assessment of the risks of material misstatement of the financial statements, whether due to fraud or error. In making those risk assessments, the auditor considers internal control relevant to the Company’s preparation and fair presentation of the financial statements in order to design audit procedures that are appropriate in the circumstances, but not for the purpose of expressing an opinion on the effectiveness of the Company’s internal control. An audit also includes evaluating the appropriateness of accounting policies used and the reasonableness of accounting estimates made by Board, as well as evaluating the overall presentation of the financial statements.

I believe that the audit evidence I have obtained is sufficient and appropriate to provide a basis for my audit opinion.



Opinion

In my opinion, the financial statements give a true and fair view of the financial position of the Company as at 31 March 2016, and its financial performance and cash flows for the year then ended in accordance with Sri Lanka Accounting Standards.

Emphasis of Matter

Without qualifying my opinion, I draw attention to Note 13 to the financial statements which describing the failure of preparation of consolidated financial statements by considering the financial statements of its Subsidiary i.e. Ceylon Shipping Agency (Private) Limited since the Subsidiary is not in operation and in the process of liquidation.

Report on Other Legal and Regulatory Requirements

As required by Section 163 (2) of the Companies Act No.07 of 2007, I state the followings:

- a. The basis of opinion and scope and limitations of the audit are as stated above.
- b. In my opinion :
 - I have obtained all the information and explanations that were required for the audit and as far as appears from my examination, proper accounting records have been kept by the Company.
 - The financial statements of the Company comply with the requirements of Section 151 of the Companies Act No. 07 of 2007.

Report to Parliament

My report to Parliament in pursuance of provisions in Article 154 (6) of the Constitution will be tabled in due course.



W.P.C. Wickramaratne

Auditor General (Acting)

විගණකාධිපති දෙපාර්තමේන්තුව

මගේ අංකය : POS/B/CSCL/1/16/4

දිනය : 2018 සැප්තැම්බර් 14

සී/ස ලංකා නැව් සංස්ථාවේ කොටස්හිමකාරීන් වෙත,

2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සී/ස ලංකා නැව් සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශ පිළිබඳව විගණකාධිපතිගේ වාර්තාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) වගන්තිය ප්‍රකාරව මාගේ උපදෙස් අනුව 2016 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, විස්තීරණ ආදායම් පිළිබඳ ප්‍රකාශය, හිමිකම් වෙනස්වීම් ප්‍රකාශය ඉහත කී දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය, කැපී පෙනෙන ගිණුම් ප්‍රතිපත්ති සහ සෙසු පැහැදිලි කිරීම් සටහන්ද ඇතුළත්, සී/ස ලංකා නැව් සංස්ථාවේ 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශ මා විසින් විගණනය කරන ලදී. මෙම විගණනය සිදු කිරීමේදී මා විසින් පොදු පරිච්ඡේදයේ යෙදෙන වරලත් ගණකාධිකාරී ආයතනයක සහාය ලබා ගන්නා ලදී.

මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති ප්‍රකාරව මෙම මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම සඳහා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය සතු වන අතර වංචා හෝ නිවැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ වලින් තොරව එවැනි මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

විගණකගේ වගකීම

මාගේ වගකීම වන්නේ විගණනය පදනම් කරගෙන මෙම මූල්‍ය ප්‍රකාශ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමයි. ශ්‍රී ලංකා ගිණුම්කරණය ප්‍රමිතීන් ප්‍රකාරව මෙම විගණනය මවිසින් පවත්වන ලදී. එකී ප්‍රමිතීන්හි නියමතාවන්ට අනුව, මා විසින් මූල්‍ය ප්‍රකාශ ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ වලින් තොරදැයි යන්න පිළිබඳව සාධාරණ තහවුරුවක් ලබාගනු පිණිස විගණනය සැලසුම් කොට ක්‍රියාත්මක කිරීම හා ගිණුම් පිළිබඳ ආචාර ධර්මවල නියමතාවන් අනුව විධිමත්ව කටයුතු කිරීම අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශයන්හි ගණන් හිලව් හා හෙළදරව් කිරීම් පිළිබඳව විගණන සාක්ෂි ලබා ගැනීම සඳහා විගණනයකදී අනුගමනය කළයුතු ක්‍රියාවලිය විගණනයක අඩංගු වේ. වංචනික හෝ වැරදීමකින් මූල්‍ය ප්‍රකාශයන්හි අඩංගු වන බරපතල අවප්‍රකාශ සම්බන්ධයෙන් උද්ගත වන අවදානම් පිළිබඳ තක්සේරුව ඇතුළුව විගණකවරයාගේ නිගමනය මත තෝරා ගන්නා වූ ක්‍රියාපටිපාටිය රඳා පවතිනු ඇත.

එකී අවදානම් තක්සේරු කිරීමේදී, පවත්නා තත්ත්වයන්ට යෝග්‍ය වන පරිදි විගණන ක්‍රියාපටිපාටිය සැලසුම් කිරීමේදී (එහෙත් සමාගමේ අභ්‍යන්තර පාලනයෙහි සඵලතාව පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට නොව) සමාගමේ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම හා සාධාරණව ඉදිරිපත් කිරීම පිළිබඳව

සැලකිල්ලට ගනු ලබයි. භාවිතා කළ ගිණුම් ප්‍රතිපත්තිවල යෝග්‍යතාව, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදු කරන ලද සමස්ත ගිණුම් ප්‍රකාශ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මා විසින් ලබා ගන්නා ලද විගණන සාක්ෂි, මාගේ විගණන මතය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රමාණවත් හා යෝග්‍ය බව මාගේ මාගේ විශ්වාසයයි.

මතය

2016 මාර්තු 31 දින වන විට සමාගමේ මූල්‍ය තත්ත්ව සහ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිතීන් ප්‍රකාරව, මූල්‍ය ප්‍රකාශ වලින් සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු වන බව මා දරන්නා වූ මතය වේ.

කාරණා පිළිබඳව අවධානය

මාගේ මතය කිසිදු සීමා කිරීමකින් තොරව, මූල්‍ය ප්‍රකාශ සඳහා වූ සටහන 13 කෙරෙහි අවධානය යොමු කරවනු කැමැත්තෙමි. තම පරිපාලිත සමාගමක් වන **(Subsidiary)** සිලෝන් ෂීප් ඒජන්සි (පෞද්ගලික) ආයතනය ත්‍රියාත්මක එකක් නොවන බැවින් එහි මූල්‍ය හා ප්‍රකාශ, සමාගම විසින් සැලකිල්ලට නොගෙන තිබුණි.

වෙනත් නෛතික හා පාලනාත්මක නියමතා

2007 අංක 07 දරන සමාගම් පනතේ 163 (2) වගන්තියේ නියමතාවන්ට අනුව පහත දෑ වාර්තා කරමි.

(අ). මතයේ පදනම, විෂය පථය හා සීමාකාරකයන් ඉහත දැක්වෙන පරිදි වේ.

(ආ). මාගේ මතයට අනුව :

විගණනය පිණිස අවශ්‍ය වූ තොරතුරු හා පැහැදිලි කිරීම් මා විසින් ලබාගත් අතර මාගේ විමර්ශනයට අනුව පෙනීයන පරිදි සමාගම විසින් ගිණුම් පිළිබඳව විධිමත් ලෙස වාර්තා පවත්වාගෙන ඇති බව පෙනේ.

2007 අංක 07 දරන සමාගම් පනතේ 151 වගන්තියට සමාගමේ මූල්‍ය ප්‍රකාශ අනුකූල වේ.

පාර්ලිමේන්තුවට වාර්තා කිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) වැනි වගන්තියට අනුව යථා කාලයේදී මගේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ.

අත්සන් කලේ,
ඩබ්.පී.සී. වික්‍රමරත්න
විගණකාධිපති (වැ.බ.)

සී/ස ලංකා නැව් සංස්ථාව
මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා විස්තීරණ ආදායම් ප්‍රකාශය

	සටහන	2016	2015
ආදායම	4	617,071,388	622,974,244
සෘජු මෙහෙයුම් වියදම		<u>(260,993,862)</u>	<u>(134,899,598)</u>
දළ ලාභය		356,077,526	488,074,646
වෙනත් ආදායම්	5	(9,834,314)	36,690,291
පරිපාලන වියදම්		<u>(184,758,722)</u>	<u>(189,838,445)</u>
වත්කම් හානිකරණය වීමට පෙර මෙහෙයුම්වලින් ලාභ		161,484,490	334,926,492
වත්කම් හානිකරණය වීම		<u>(51,471,119)</u>	<u>(138,872,917)</u>
මෙහෙයුම්වලින් ලාභය	6	110,013,371	196,053,575
ශුද්ධ මූල්‍ය ආදායම (වියදම්)	7	(2,743,836)	31,568,400
ආශ්‍රිත සමාගම්වල ලාභයේ කොටස (ශුද්ධ බදු සහිත)	14.2	<u>16,541,363</u>	<u>12,331,550</u>
බද්දට පෙර ලාභය		123,810,898	239,953,525
ආදායම් බදු වියදම්	8	<u>(49,493,769)</u>	<u>(115,011,500)</u>
වර්ෂය සඳහා ලාභ		<u>74,317,129</u>	<u>124,942,025</u>
කොටසක් සඳහා මූලික හා තනුක ඉපැයීම්	9	15	25
වර්ෂය සඳහා ලාභය		74,317,129	124,942,025
වෙනත් විස්තීරණ ආදායම්			
විකිණීම සඳහා වූ මූල්‍ය වත්කම්වල සාධාරණ අගය	16.1	(7,942,250)	(477,012)
වෙනස්වීම මත වූ පාඩු			
ජීවගණක උපකල්පන වෙනස්කම්වලින් ඇති වූ පාඩු	29.1	(2,275,482)	(3,037,701)
ආශ්‍රිත සමාගම්වල අනෙකුත් විස්තීරණ ආදායමේ කොටස	14.2	316,372	(1,891,729)
(බදු සහිත)			
වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම		<u>64,415,769</u>	<u>119,535,583</u>

පිටු අංක 7 සිට 34 දක්වා ඇති ගිණුම් ප්‍රතිපත්ති හා සටහන් මූල්‍ය ප්‍රකාශයන්හි අවශ්‍යම කොටසක් නියෝජනය කරයි.

සී/ස ලංකා නැව් සංස්ථාව
මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය
මාර්තු 31 වැනි දිනට

වත්කම්	සටහන්	2016	2015
ජංගම නොවන වත්කම්			
ජංගම නොවන වත්කම්			
දේපොල, පිරිසිදු හා උපකරණ	10	5,583,712,032.00	36,338,732
ප්‍රාග්ධන කාර්ය කෙරෙහි පවතින යාත්‍රා	11	3,438,496,046.00	4,948,946,995
අස්පාඨය වත්කම්	12	-	-
පාලිත සමාගම්හි ආයෝජන	13	-	-
ආශ්‍රිත සමාගම්හි ආයෝජන	14	266,364,396.00	249,859,783
විකිණීමට ඇති මූල්‍ය වත්කම්	16	22,578,528.00	30,520,778
විලම්භිත බදු වත්කම්	17	=	<u>3,904,317</u>
ජංගම නොවන මුළු වත්කම්		<u>9,311,151,002</u>	<u>5,269,570,605</u>
ජංගම වත්කම්			
තොග		80,348,915.00	410,396
වෙළඳ හා වෙනත් ලැබිය යුතු දෑ	18	832,360,894.00	939,876,153
ව්‍යවස්ථාපිත ලැබීම්	19	22,974,946.00	21,549,126
කල්පිරීමට නියමිත ආයෝජන	20	150,380,701.00	401,804,634
කෙටිකාලීන ආයෝජන	21	249,127,541.00	236,564,356
මුදල් හා මුදල් සමාන දෑ	22	388,146,363.00	<u>220,458,402</u>
මුළු ජංගම වත්කම්		<u>1,723,339,360</u>	<u>1,820,663,067</u>
මුළු වත්කම්		<u>11,034,490,362</u>	<u>7,090,233,672</u>
ස්කන්ධ හා බැරකම්			
කොටස් ස්කන්ධ			
ප්‍රකාශිත ප්‍රාග්ධනය	23	50,000,000.00	50,000,000
කොටස් ප්‍රාග්ධනය සඳහා දායකත්වය	24	543,939,497.00	543,939,497
ප්‍රාග්ධන සංචිත	25	767,029,766.00	767,029,766
ප්‍රත්‍යාගණන සංචිත	26	3,065,444.00	3,065,444
විකිණීම සඳහා තිබෙන මූල්‍ය වත්කම් සංචිතය		17,098,336.00	25,040,585
රඳවාගත් ඉපැයීම්		<u>12,335,561.00</u>	<u>(60,022,456)</u>
මුළු කොටස් ස්කන්ධ		<u>1,393,468,604</u>	<u>1,329,052,835</u>
ජංගම නොවන බැරකම්			
දිගුකාලීන ණය ගැනුම්	28	<u>7,964,256,501.00</u>	<u>4,861,787,543</u>
විශ්‍රාම ප්‍රතිලාභ බැඳියාවන් - පාරිතෝෂික	29	<u>27,226,665.00</u>	<u>24,112,990</u>
විලම්භිත බදු බැඳියාවන්	17	<u>35,666,473.00</u>	=
මුළු ජංගම නොවන බැරකම්		<u>8,027,149,639</u>	<u>4,885,900,533</u>
ජංගම බැරකම්			
වෙළඳ හා වෙනත් ගෙවීම් නියමිත	30	744,216,814.00	713,350,008
කෙටිකාලීන ණයට ගැනුම්	31	821,968,000.00	-
ව්‍යවස්ථාපිත ගෙවීම් නියමිත	32	40,511,470.00	154,789,604
උපවිත වියදම්	33	7,175,835.00	7,140,692
මුළු ජංගම බැරකම්		<u>1,613,872,119</u>	<u>875,280,304</u>
මුළු ස්කන්ධ හා බැරකම්		<u>11,034,490,362</u>	<u>7,090,233,672</u>

පිටුපස අංක 7 සිට 33 දක්වා ඇති ගිණුම් ප්‍රතිපත්ති හා සටහන් මූල්‍ය ප්‍රකාශයන්හි අවශ්‍යම කොටසක් නියෝජනය කරයි. 2007 අංක 07 දරන සමාගම් පනතේ නියමතාවන් අනුව මෙම මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන ලදී.




සහකාර සාමාන්‍යාධිකාරී (මුදල්)

මෙම මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ හා ඉදිරිපත් කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය දරයි. අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් අනුමතකොට අත්සන් තබන ලදී.



අධ්‍යක්ෂ
කොළඹ
2017/07/10



අධ්‍යක්ෂ

සී/ස. ලංකා නැව් සංස්ථාව

2016 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා කොටස් හිමියන්ගේ වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශය

	ප්‍රකාශිත ප්‍රාග්ධනය	කොටස් ප්‍රාග්ධනය සඳහා දායකත්වය	ප්‍රාග්ධන සංචිතය	ප්‍රත්‍යාගණන සංචිතය	විකිණීමට ඇති මූල්‍ය වත්කම් සංචිතය	රඳවාගත් ඉපැයීම්	එකතුව
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
2014 අප්‍රේල් 01 වැනි දිනට ශේෂය	50,000,000	543,939,497	767,029,766	3,065,444	25,517,598	(180,035,051.00)	1,209,517,254
අවුරුද්ද සඳහා ලාභය	-	-	-	-	-	124,942,025.00	124,942,025
අනෙකුත් විස්තීරණආදායම්	-	-	-	-	(477,013)	(4,929,430.00)	(5,406,443)
2015 මාර්තු 31 දිනට ශේෂය	<u>50,000,000</u>	<u>543,939,497</u>	<u>767,029,766</u>	<u>3,065,444</u>	<u>25,040,585</u>	<u>(60,022,456.00)</u>	<u>1,329,052,836</u>
අවුරුද්ද සඳහා පාඩුව	-	-	-	-	-	74,317,129.00	74,317,129
අනෙකුත් විස්තීරණආදායම්	-	-	-	-	(7,942,249)	(1,959,112.00)	(9,901,361)
2016 මාර්තු 31 දිනට ශේෂය	<u>50,000,000</u>	<u>543,939,497</u>	<u>767,029,766</u>	<u>3,065,444</u>	<u>17,098,336</u>	<u>12,335,561.00</u>	<u>1,393,468,604</u>

පිටු අංක 7 සිට 33 දක්වා ඇති ගිණුම් ප්‍රතිපත්ති හා සටහන් මූල්‍ය ප්‍රකාශයන්හි අවශ්‍යම කොටසක් නියෝජනය කරයි.

සී/ස. ලංකා නැව් සංස්ථාව
මාර්තු 31 දිනෙන් අවසන්වන වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය

සටහන	2016 රු.	2015 රු.
මෙහෙයුම් කටයුතු වලින් මුදල් ප්‍රවාහ		
බද්දට පෙර ලාභය/ පාඩුව	123,810,898	239,953,525
ගැලපුම්		
ක්ෂයවීම්	34,766,522	7,771,246
ස්ථාවර වත්කම් බැහැර කිරීමේදී ලාභය/ පාඩුව	(704,900)	9,000
පාරිතෝෂික සඳහා ප්‍රතිපාදන	3,440,695	3,021,962
ලාභාංශය ආදායම	(581,959)	-
ආශ්‍රිත සමාගම්වල ලාභයේ කොටස (බදු සහිත)	(16,541,363)	(12,331,550)
වෙළඳ ණය ගැතියන් අඩුවීම වෙනුවෙන් ප්‍රතිපාදන	51,471,119	-
පොලී ආදායම්	(37,999,749)	(31,607,049)
පොලී වියදම්	40,743,585	38,649
කාරක ප්‍රාග්ධනයේ වෙනස්වීම්වලට පෙර මෙහෙයුම් ලාභය	198,404,848	206,855,783
තොග වැඩි වීම/ අඩුවීම	(79,938,519)	123,085
වෙළඳ හා වෙනත් ලැබීම් නියමිත (අඩුවීම)	56,044,140	275,814,802
වෙළඳ හා වෙනත් ගෙවීම් නියමිත අඩුවීම/ වැඩි වීම	30,866,806	(79,830,570)
ව්‍යවස්ථාපිත ගෙවීම් නියමිත (අඩුවීම)/ වැඩි වීම	(33,278,411)	41,697,570
උපවිත වියදම් වැඩිවීම	35,143	1,000,794
මෙහෙයුම්වලින් ලැබූ මුදල්	172,134,007	445,661,463
ගෙවූ පාරිතෝෂික	(2,602,502)	(2,288,245)
ගෙවූ පොලිය	(40,743,585)	(38,649)
ගෙවූ බදු	<u>(82,425,543)</u>	<u>(84,527,878)</u>
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය	46,362,377	358,806,692
ආයෝජන කටයුතුවලින් මුදල් ප්‍රවාහ		
ස්ථාවර වත්කම් මිලදී ගැනීම	(2,444,989)	(23,862,929)
යාත්‍රා පිරිවැය ගෙවීම්	(4,069,243,888)	(4,666,559,452)
ස්ථාවර වත්කම් බැහැර කිරීමෙන් ලත් මුදල්	704,900	-
කල් පිරිමට ඇති මූල්‍ය වත්කම් වලින් (ආයෝජන වලින්) ලද මුළු මුදල	251,423,933	(95,976,802)
ශුද්ධ කෙටිකාලීන ආයෝජන	(12,563,185)	-
ලැබුණු පොලිය	28,429,896	4,879,277
ලැබූ ලාභාංශ	<u>581,959</u>	<u>353,123</u>
ආයෝජන කටයුතුවල යෙදවූ මුදල	(3,803,111,374)	(4,781,166,785)
මූල්‍ය කටයුතුවලින් වූ මුදල් ප්‍රවාහය		
යාත්‍රා ණය මුදල්	3,924,436,958	4,579,400,000
මූල්‍ය කටයුතුවලින් ලැබූ මුදල	<u>3,924,436,958</u>	<u>4,579,400,000</u>
මුදල් හා මුදල් සමාන දෑ මුළු වැඩිවීම	167,687,961	157,039,907
වර්ෂය ආරම්භයේදී මුදල් හා මුදල් සමාන දෑ	<u>220,458,402</u>	<u>63,418,495</u>
වසර අගදී මුදල් හා මුදල් සමාන දෑ සටහන 22	<u>388,146,363</u>	<u>220,458,402</u>

පිටු අංක 7 සිට 33 දක්වා ඇති ගිණුම් ප්‍රතිපත්ති හා සටහන් මූල්‍ය ප්‍රකාශයන්හි අවශ්‍යම කොටසක් නියෝජනය කරයි.

සී/ස ලංකා නැව සංස්ථාව

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ පැහැදිලි කිරීමේ සටහන්

1. සාමාන්‍ය තොරතුරු

1.1 අස්ථිතිය හා නෛතික ආකෘතිය

ශ්‍රී ලංකාවේ පිහිටියා වූ ද, 1992 වර්ෂයේ දී ස්ථාපනය කරන ලද්දා වූ ද සී/ස ලංකා නැව සංස්ථාව වූ කලී ලංකා නැව සංස්ථාවට (CSC) අනුප්‍රාප්තික ආයතනයක් වන අතර මෙය 1971 අංක 11 දරන ලංකා නැව සංස්ථා පනත යටතේ පිහිටුවන ලද ආයතනයකි. මෙහි ලියාපදිංචි කාර්යාලය සහ ව්‍යාපාරික කටයුතු කිරීමේ ප්‍රධාන ස්ථානය කොළඹ රසික් ෆර්ම් මාවතේ, යෝනක ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ අංක 27 දරන ස්ථානයේ පිහිටා තිබේ.

1.2 ප්‍රධාන ක්‍රියාකාරකම් සහ මෙහෙයුම් කටයුතුවල ස්වභාවය

නාවික ගමනාගමනයට අදාළ කළමනාකරණය, නැව්වල හිමිකාරිත්වය දැරීම හා යාත්‍රා කුලියට දීම යනාදී සේවාවන් ඉටුකිරීම.

1.3 සේවකයින් සංඛ්‍යාව

2016 මාර්තු 31 දිනට මුළු සේවක සංඛ්‍යාව 115ක් විය. (2015 මාර්තු 31 දිනට 120)

1.4 වාර්තා කිරීමේ දිනය

සමාගමේ මූල්‍ය වාර්තාකරණ දිනය මාර්තු 31 දිනෙන් අවසන් වන අතර ආශ්‍රිත සමාගම්වල මූල්‍ය වාර්තාකරණ කාලසීමාව දෙසැම්බර් 31 දිනෙන් අවසන් වේ. සමාගමේ වාර්තාකරණ කාලසීමාවේ අවසන් දිනය හා ආශ්‍රිත සමාගම්වල වාර්තා කිරීමේ අවසන් දිනයට කැපීපෙනෙන කිසියම් ගණුදෙනු වේ නම්, සමාගම ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය ගැලපීම් කරයි.

1.5 මූල්‍ය ප්‍රකාශ සඳහා අනුමැතිය

මෙම මූල්‍ය වාර්තා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ 2017 ජූලි මස 10 දින නිකුත් කිරීමට බලය දෙන ලදී.

2. පිළියෙල කිරීමේ පදනම

2.1 අනුකූලතා ප්‍රකාශය

සමාගමේ විස්තීරණ ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, කොටස් ස්කන්ධය වෙනස් වීම පිළිබඳ ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ සටහන් යානාදිය වරලත් ගණකාධිකාර ආයතනය විසින් නිකුත් කළ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව හා 2007 අංක 7 දරන සමාගම් පනතේ නියමතාවන්ට අනුව පිළියෙල කරන ලදී.

2.2 ගණනය කිරීමේ පදනම

සාධාරණ මිල අනුව ගණනය කරන ලද විකිණීමට තිබෙන මූල්‍ය වත්කම් ගණනයෙහිලා සැලකෙන ලැයිස්තුගත ආයෝජන හා ඉඩම් ප්‍රත්‍යාගණනය හැර සමාගමේ මූල්‍ය ප්‍රකාශ ඓතිහාසික පිරිවැය සම්ප්‍රදාය අනුව ගණනය කරන ලදී. මූල්‍ය ප්‍රකාශවලට බලපෑමක් ඇතිවන උද්ධමනකාරී සාධක වෙනුවෙන් ගැලපුම් නොකෙරිණි.

2.3 සංසන්දනාත්මක සංඛ්‍යා

වත්මන් වර්ෂයේ ඉදිරිපත් කිරීම්වලට අනුකූල වන අයුරු ඉහත වර්ෂයේ සංඛ්‍යා සහ ඡේද නැවත වර්ගීකරණය කරන ලදී.

2.4 කාර්ෂීය හා ඉදිරිපත් කිරීමේ ව්‍යවහාර මුදල් ඒකකය

මූල්‍ය ප්‍රකාශයන්හි ඇතුළත් භාණ්ඩ විෂයන් මනිනු ලබන්නේ සමාගම ක්‍රියාත්මක වන ප්‍රාථමික ආර්ථික පරිසරය තුළ ව්‍යවහාර වන මුදල් ඒකක භාවිත කිරීමෙනි. ශ්‍රී ලංකා රුපියලේ ආසන්න අගයට වටයනු ලැබේ. සමාගමේ කාර්ෂීය හා ඉදිරිපත් කිරීමේ ව්‍යවහාර මුදල් අනුව ශ්‍රී ලංකා රුපියලේවලින් මෙම මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කෙරේ.

2.5 ඇස්තමේන්තු හා තීන්දු භාවිත කිරීම

ශ්‍රී ලංකා මූල්‍ය රෙගුලාසි ප්‍රමිති (SLFRS) අනුව මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ දී ගිණුම් ප්‍රතිපත්ති මෙන්ම වත්කම්, වගකීම්, ආදායම් හා වියදම් පිළිබඳව වාර්තා වී ඇති ප්‍රමාණයන් කෙරෙහි බලපෑමක් ඇති කෙරෙන අයුරින් කළමනාකාරීත්වය විසින් තීන්දු තීරණ හා උපකල්පනයන් සිදු කිරීම අවශ්‍ය වේ. නමුත් ප්‍රතිඵල මෙම ඇස්තමේන්තුවලින් වෙනස් විය හැකි ය.

ඇස්තමේන්තු හා වැදගත් උපකල්පනයන් අඛණ්ඩව සමාලෝචනය කරනු ලැබේ. ගිණුම් ඇස්තමේන්තු සඳහා වන සංශෝධන ඇස්තමේන්තු සංශෝධනය කරනු ලබන කාලය තුළ හඳුනාගනු ලැබේ.

2.6 වැදගත් අවැදගත් බව හා සමූහනය

සමාන භාණ්ඩ විෂයන්හි එක් එක් ද්‍රව්‍ය පංතිය වෙත වෙනම මූල්‍ය ප්‍රකාශවල දක්වා ඇත. අසමාන ස්වභාවයෙන් යුක්ත භාණ්ඩ විෂයන් හෝ කාර්ය කටයුතු නොවැදගත් වන්නේ නම් වෙන වෙනම ඉදිරිපත් කරනු ලැබේ.

3. කැපී පෙනෙන ගිණුම් ප්‍රතිපත්ති සම්පිණ්ඩනය

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා මූල්‍ය රෙගුලාසි හා ප්‍රමිතිවලට අනුකූලව මෙම මූල්‍ය ප්‍රකාශ, සමාගම විසින් පිළියෙල කරන ලදී. මෙකී මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ දී යොදා ගන්නා ලද ප්‍රධාන ගිණුම් ප්‍රතිපත්ති පහත දක්වා ඇත. වෙනත් යම් ආකාරයකින් දක්වා නොමැත්තේ නම්, සියලු වර්ෂයන්හි දී මෙම ප්‍රතිපත්ති අනවරතව යොදා ගන්නා ලදී.

3.1 විදේශ ව්‍යාපාර මුදල් ගනුදෙනු / පරිවර්තන

ගනුදෙනුව සිදුවන දිනයේ දී බලපවත්නා විදේශ විනිමය අනුපාතය අනුව විදේශ ව්‍යවහාර මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සිදු කෙරේ. විදේශ විනිමය අනුව වටිනාකම දැක්වෙන මූල්‍ය වත්කම් සම්බන්ධයෙන් ගත්කල මූල්‍ය තත්වය ප්‍රකාශිත දිනයන්හි දී බලපැවැත්වෙන විදේශ විනිමය අනුපාතයට අනුව ශ්‍රී ලංකා රුපියලට පරිවර්තනය කෙරේ. එකී පරිවර්තනයන්හි දී උද්ගත වන වෙනස්කම් ලාභ හෝ අලාභ ගිණුමේ දී හඳුනා ගැනේ. ඓතිහාසික පිරිවැය පදනම යටතේ සඳහන් කරන ලද විශේෂ ව්‍යවහාර මුදල් වටිනාකම අනුව වූ මූල්‍ය වත්කම් හා වගකීම්වල වටිනාකම ගනුදෙනුව සිදු වූ දිනයේ බලපැවැත් වූ විදේශ විනිමය අනුපාතය අනුව පරිවර්තනය කරන ලදී.

3.2 ආදායම් බදු වියදම්

වර්ෂය සඳහා වූ බදු වියදම්වලට ඇතුළත් වන්නේ වත්මන් හා විලම්භිත බදු ය. ලාභය හෝ අලාභය තුළ බද්ද හඳුනා ගැනෙන අතර වෙනත් විස්තීරණආදායම් වශයෙන් සෘජුවම හඳුනා ගැනෙන ආදායම් හෝ වියදම් විෂයකට අදාළ වන වෙනස්කමක් ඇතුළත් වන්නේ නැත.

(අ) ප්‍රවර්තන බදු

ප්‍රවර්තන බදු යනුවෙන් හැඳින්වෙන්නේ වර්ෂය සඳහා ගෙවීමට නියමිත බද්දට යටත් ආදායම වෙනුවෙන් ගෙවිය යුතු බද්ද යි. වාර්තා කරන දිනයට බලාත්මක වන බදු අනුප්‍රමාණයන් සහ ඉහත වර්ෂය සම්බන්ධයෙන් ගෙවිය යුතු බද්දට වූ වෙනත් ගැලපුම් මේ සඳහා අදාළ කරගනු ලැබේ.

2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන සහ ඉන් ඉක්බිති සංශෝධන ප්‍රකාරව සමාගමේ බදු බැඳියාව ගණනය කොට තිබේ.

(ආ) විලම්භිත බද්ද

මූල්‍ය ප්‍රකාශයන් තුළ දැක්වෙන වත්කම්වල ඉදිරියට ගෙනයන වටිනාකම හා ඒවාට අනුරූප බදු පදනම්වල (තාවකාලික වෙනස්කම් වශයෙන් හඳුන්වනු ලබන) වෙනස මත විලම්භිත බද්ද හඳුනා ගැනේ. ඉදිරියේ දී බද්දට යටත් ලාභය වැඩිවෙතැයි අපේක්ෂා කරන සියලු තාවකාලික වෙනස්කම් වෙනුවෙන් විලම්භිත බදු බැඳියාවන් හඳුනා ගනු ලැබේ. ඉදිරියේ දී බද්දට යටත් ලාභය අඩුවෙතැයි අපේක්ෂිත සියලු තාවකාලික වෙනස්කම් සහ භාවිතා නොකළ බදු පාඩු හා බදු වාසි වෙනුවෙන් විලම්භිත බදු වත්කම් හඳුනා ගැනේ.

විලම්භිත බද්ද එක් එක් වාර්තා කිරීමේ දිනයට සමාලෝචනය කරනු ලබන අතර ඉදිරි බද්දට යටත් ලාභවල ප්‍රවර්තන තක්සේරුව පිළිබිඹු වන සේ ගැලපීම් කරනු ලැබේ. ගැලපුම් කිසිවක් වේ නම් ලාභ හෝ අලාභයන් තුළ ඒවා හඳුනාගනු ලැබේ.

වාර්තා කිරීමේ අවසන් දිනය වන විට බලාත්මක කරුණු ලැබී තිබෙන හෝ සැලකිය යුතු තරමින් බලාත්මකව තිබෙන බදු අනුපාත පදනම් කරගෙන, විලම්භිත බදු වත්කම් උපලබ්ධි කරගැනීමට හෝ බදු වගකීම් නිරවුල් කිරීමට අපේක්ෂිත කාලපරිච්ඡේදය තුළ බදු ආදායමට (බදු පාඩුවට) අදාළ කර ගැනීමට අපේක්ෂා කරනු ලබන බදු අනුපාත මත විලම්භිත බද්ද ගණනය කෙරේ.

වත්කම් හා තක්සේරු කිරීමේ පදනම

මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මුදල් සහ ව්‍යාපාර සමාන්‍ය මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් මුදල් බවට පත් කර ගැනීමට හෝ වර්ෂයකට අඩු කාලයකදී මුදල් බවට පරිවර්ථනය කළ හැකි වත්කම් ජංගම වත්කම් ලෙස වර්ගීකරණය කෙරේ. ඉහත ජංගම වත්කම් හැරුණු විට මූල්‍ය වර්ෂයේ සිට වසරක කාලයකට වඩා සමාගම විසින් රඳවා ගැනීමට අපේක්ෂා කරනු ලබන වත්කම් ජංගම නොවන වත්කම් ලෙස හඳුනා ගැනේ.

3.3 දේපල, පිරිසත හා උපකරණ

(අ) හඳුනා ගැනීම හා ගණනය කිරීම

දේපල, පිරිසත හා උපකරණ සඳහන් කරනු ලබන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ ප්‍රත්‍යාගණන වටිනාකම අනුව ඉදිරියට ගෙනගිය ඉඩම් හැර පිරිවැය අඩුකළ සමුච්චිත ක්ෂය වීම් හා කිසියම් සමුච්චිත හානිකරණය වටිනාකම් අනුව ය. ඓතිහාසික පිරිවැයට ඇතුළත් වන්නේ දේපල ඒවා පවතින ස්ථානය රැගෙන ඒමේ දී කළමනාකාරිත්වය විසින් ඒවා තමන්ට අදහස් කරන ආකාරයට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තත්ත්වයන් යටතේ දැරීමට සිදු වූ යම් පිරිවැයක් වේ නම් ඒවා ද ඇතුළුව මූලිකව දැරූ පිරිවැය යි. තමන් විසින් ම ගොඩනගන ලද වත්කම්වලට ද්‍රව්‍ය සඳහා වැය වූ පිරිවැය සහ සාප්පු කම්කරු පිරිවැය ඇතුළත් වේ.

විවිධ ප්‍රයෝජ්‍ය ආයු කාලයක් සහිත ප්‍රධාන අංගවලින් යම් දේපලක්, පිරිසත හෝ උපකරණ සමන්විත වේ නම් ඒවා වෙන්වෙන් දේපල, පිරිසත හා උපකරණ සේ ගණන් ගනු ලැබේ.

(ආ) අනුෂංගික වියදම්

දේපල, පිරිසත හා උපකරණයක ඉදිරියට ගෙනයන වටිනාකමට එවැනි භාණ්ඩයක කොටසක් වෙනුවට යමක් ප්‍රතිස්ථාපනය කිරීමේ දී ඊට වැය වෙන පිරිවැය ඇතුළත් කරන්නේ එයින් සමාගමට වර්ධනාත්මක ප්‍රතිලාභයක් අත්වන බව අපේක්ෂා කරන විට දී ය. ප්‍රතිස්ථාපනය කළ කොටසේ ඉදිරියට ගෙනයන වටිනාකම හඳුනා නොගැනේ. අනෙකුත් සියලු අලුත්වැඩියා කිරීම් සහ නඩත්තු සඳහා දැරූ වියදම් ඒවා දරන ලද කාල සීමාවේ ලාභයට හෝ පාඩුවට අයපත් කෙරේ.

(ඇ) ක්ෂය වීම්

ඉඩම් ක්ෂය වීම් ගණනය නොකරනු ලැබේ. ක්ෂය වීම් ලාභයට හෝ පාඩුවට අයපත් කෙරෙන්නේ අනෙකුත් දේපල, පිරිසත හා උපකරණවල ඇස්තමේන්තු කළ ප්‍රයෝජ්‍ය ආයු කාලයක් එකී විෂයන්හි අවශිෂ්ඨ අගයෙන් අඩුකොට වත්කම්වල පිරිවැයට ඉඩදීම සඳහා ය. මීට සරල මාර්ග ක්‍රමය භාවිතා කෙරේ. දේපලවල ඇස්තමේන්තු ගත ප්‍රයෝජ්‍ය ආයු කාලය පහත දැක්වේ.

වත්කම්	වර්ෂ
ගොඩනැගිලි	20
නැව්	25
මෝටර් රථ	04-10
ගෘහ භාණ්ඩ හා සවිකිරීම්	10
කාර්යාලීය උපකරණ හා පරිගණක	05

කිසියම් භාණ්ඩයක ක්ෂය වීම් ගණනය කිරීම ආරම්භ වන්නේ එය පාවිච්චි කිරීමෙන් අනතුරුව විකිණීමට ඇති භාණ්ඩයක් සේ වර්ගීකරණය කළ දින සිට සහ එය හඳුනා නොගත් දින සිට ය. වාර්තා කිරීමේ අවසාන දිනය වන විට කැපී පෙනෙන වෙනසක ඉතිරියක් වේ නම් යෝග්‍යය යි සැලකෙන පරිදි වත්කමේ අවශේෂ වටිනාකම් ප්‍රයෝජ්‍ය ආයු කාල සහ ක්ෂය කිරීමේ ක්‍රම භාවිතය අයුරින් සමාලෝචනය කොට ගැලපීම් කරනු ලැබේ.

සුදුස්සක් කොට බැහැර කිරීමේ දී විකුණු භාණ්ඩ විෂයේ ශුද්ධ නියාදන ලැබීම් සහ ඉදිරියට ගෙනයන වටිනාකම ලාභ හෝ පාඩු තුළ හඳුනා ගැනෙන අතර ‘වෙනත් අදායම්’ හෝ ‘වෙනත් මෙහෙයුම් වියදම්වල’ ඇතුළත් කෙරේ.

3.4 අස්පාශ්‍ය වත්කම්

අත්පත් කරගන්න ලද පරිගණක මෘදුකාංග පාවිච්චියට සරිලන අයුරු විශේෂිත මෘදුකාංග හා ක්‍රම පද්ධති පිහිටවීම සඳහා දරන ලද පිරිවැය පදනම් කරගෙන ඒවා ප්‍රාග්ධනීකරණය කෙරේ . අත්පත් කරගත් එවැනි වත්කම් සම්බන්ධයෙන් ගත් කල ඒවායේ පිරිවැය සම්පූර්ණ ක්‍රමක්ෂය හා සම්පූර්ණ භානි පාඩු අඩු කිරීමෙන් පසුව සඳහන් කෙරේ . මෙකී පිරිවැය ඒවායේ ප්‍රයෝජ්‍ය ආයු කාලය අනුව පහත සඳහන් පරිදි ක්‍රමක්ෂය ඇත.

පරිගණක මෘදුකාංග

අවුරුදු 05

පරිගණක මෘදුකාංග නඩත්තු කිරීමේ සේවාවන් ආශ්‍රිත පිරිවැය දැරූ වියදමක් ලෙස හඳුනාගැනේ.

3.5 ආශ්‍රිත සමාගම්වල ආයෝජනය කිරීම

සාමාන්‍යයෙන් සෘජුව හෝ වක්‍රව 20% ක කොටස් ධාරිතාවයක් වෙනුවෙන් ජන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම ඇති එමෙන් සමාගම විසින් සැලකිය යුතු බලපෑමක් කළ හැකි එහෙත් පාලනයක් (Control) කළ නොහැකි ආයතන ආශ්‍රිත සමාගම් වේ. ආශ්‍රිත සමාගම්වල කෙරෙන ආයෝජන ගණනය කිරීම සඳහා ස්කන්ධ ගිණුම් ක්‍රමය භාවිතා කරන ලදී. මෙම ක්‍රමය යටතේ ආයෝජන මූලික වශයෙන් පිරිවැය මත හඳුනා ගනු ලැබේ. ආයෝජකයාගේ ලාභයේ හෝ පාඩුවේ කොටස හඳුනා ගැනීමට ඉදිරියට ගෙනයන වටිනාකම අත්පත්කර ගැනීමේ දිනෙන් පසුව වැඩි හෝ අඩු කෙරේ.

සමාගමේ පශ්චාත් අත්පත් කර ගැනීමවල ලාභයේ හෝ පාඩුවේ කොටස විස්තීරණ ආදායම් ප්‍රකාශය තුළ හඳුනා ගැනෙන අතර ආයෝජකයාගේ සෙසු විස්තීරණ ආදායම් තුළ එහි පශ්චාත් අත්පත් කර ගැනීමවල වර්ෂාවන් ආයෝජකගේ ඉදිරියට ගෙනයන වටිනාකමට වූ අනුරූප ගැලපුම් සහිතව වෙනත් විස්තීරණ ආදායම් තුළ හඳුනා ගනු ලැබේ.

එක් එක් වාර්තා කිරීමේ දිනයේදී ආශ්‍රිත සමාගම්වල සිදුකර තිබෙන ආයෝජන භානිකරණය වී ඇත්ද යන්න පිළිබඳව කිසියම් විෂය මූලික සාක්ෂි තිබේදැයි යන්න සමාගම් විසින් තීරණය කරනු ඇත. එවන් ආවස්ථාවක් වේ නම් ආශ්‍රිත සමාගම්වලින් අයකර ගත හැකි මුදල් ප්‍රමාණය හා එහි ඉදිරියට ගෙනයන වටිනාකම අතර වෙනස භානිකරණය සේ ගණනය කොට විස්තීරණ ආදායම් ප්‍රකාශය තුළ ආශ්‍රිත සමාගම්වල ලාභයේ/ (පාඩුවේ) කොටසට සමීප සංඛ්‍යාව හඳුනා ගනී.

3.6 විකිණීමට තිබෙන ජංගම නොවන වත්කම්

ජංගම නොවන වත්කම් පාවිච්චි කිරීමට වඩා ඒවායේ ඉදිරියට ගෙනයන වටිනාකම් ඒවා මූලික වශයෙන් විකිණීමෙන් ලබා ගත හැකි වන්නේ නම් සමාගම විසින් ඒවා ජංගම නොවන වත්කම්

වශයෙන් වර්ගීකරණය කරනු ලැබේ. විකිණීමට තිබෙන ජංගම වත්කම් මනිනු ලබන්නේ ඒවා විකිණීමට වැය වන පිරිවැය අඩුකිරීමෙන් පසු ඒවායේ ඉදිරියට ගෙන යන වටිනාකම සහ සාධාරණ අගය අනුව ය. විකිණීමට තිබෙන යන වර්ගීකරණය සඳහා වූ නිර්ණායකය සපුරා ඇති බව සැලකෙන්නේ විකිණීම අතිශයින්ම සම්භාවිත එකක් වීම සහ වත්කම් පවතින ස්භාවයෙන් වහා විකිණීම සඳහා පැවතීම යන කරුණුය. කළමනාකාරිත්වය විසින් විකිණීමේ ක්‍රියාව සඳහා කැපවිය යුතු අතර විකිණීම සඳහා වර්ගීකරණය සිදුකොට වර්ෂයක් තුළදී එය අංග සම්පූර්ණ විකුණුම් ක්‍රියාවක් ලෙස හඳුනා ගැනීමට සුදුසුකම් ලබා තිබිය යුතුය.

අයිතිකරුවන්ට විකිණීමට/ බෙදා දීමට යනුවෙන් වර්ගකොට ඇති දේපල, පිරිසත හා උපකරණ සඳහා ක්ෂයවීම හෝ ක්‍රමක්ෂය සිදු නොකෙරේ.

3.7 මූල්‍ය නොවන වත්කම් භානිකරණය වීම

එක් එක් වාර්තා කිරීමේ අවසන් දිනයට මූල්‍ය වත්කම් වල කිසියම් භානිකරණය වීමක් සිදුවී ඇත්දැයි යන්න දැනගැනීම පිණිස සමාගම විසින් ඒවා සමාලෝචනය කරයි. එවැනි භානිකරණය වීමක් සිදුවිය හැකි බවට ඉගියක් වේ නම් එවැනිවත් සිදුවී ඇති වත්කමින් (හෝ අග්‍රිත භාණ්ඩ සමූහය) අයකරගත හැකි මුදල ඇස්තමේන්තු කොට එහි ඉදිරියට ගෙනයන වටිනාකම සමග සසඳනු ලැබේ. අයකරගත හැකි මුදල අඩු නම් ඉදිරියට ගෙන යන වටිනාකම එහි ඇස්තමේන්තු කළ අයකර ගැනීමේ මුදලට අඩුකොට, භානිකරණය පාඩුව වහාම ලාභ හෝ පාඩු තුළ හඳුනා ගැනේ.

මීට සමානව සෑම වර්තා කිරීමේ දිනය වන විට එක් එක් තොග (හෝ භාණ්ඩ සමූහය) ඒවායේ විකිණුම් මිල සමග, (සැසඳීම හා විකිණීම සඳහා දරන ලද පිරිවැය අඩුකොට), ඒවා ඉදිරියට ගෙනයන වටිනාකම සමග සසඳමින් භානිකරණය වීම් සැලකිල්ලට ගෙන තක්සේරු කරනු ලැබේ.

කිසියම් තොගයක් (හෝ එවැනි භාණ්ඩ සමූහයක්) භානිකරණය වී ඇත්නම් විකිණීමේ පිරිවැය අඩුකොට , එහි ඉදිරියට ගෙනයන වටිනාකම විකිණීමේ මිලට අඩු කරනු ලබන අතර ඉන් ඉක්බිතිව ලාභ හෝ පාඩු තුළ හඳුනා ගැනීමට කටයුතු කෙරේ.

භානිකරණය පාඩුවක් ඉන් පසුව ප්‍රතිවර්තනය වේ නම් , වත්කමේ (හෝ ආග්‍රිත වත්කම් සමූහයේ) ඉදිරියට ගෙනයන වටිනාකම එහි අයකරගත හැකි සංශෝධිත වටිනාකමට (තොගය සම්බන්ධයෙන් නම් ඒවා සම්පූර්ණයෙන් විකුණා දැමීමේ පිරිවැය අඩුකොට) ඉහල නංවනු ලැබේ . එහෙත් එය ඉකුත් අවුරුදු වල , එකී වත්කම (හෝ ආග්‍රිත වත්කම් සමූහය) සම්බන්ධයෙන් භානිකරණය පාඩුවක් සිදු නොවූ අවස්ථාවක තීරණය කිරීමට ඉඩ තිබූ වටිනාකමට වැඩි නොවිය යුතු ය . භානිකරණය පාඩුවක ප්‍රතිවර්තනය ලාභ හෝ පාඩු තුළ ඉක්බිතිව හඳුනා ගැනේ .

3.8 තොගය

තොගවල අගය , යල්පැන ගිය සහ අඩුවෙන් පාවිච්චි වන භාණ්ඩ විෂයයන් වෙනුවෙන් ශුද්ධ ප්‍රතිභාග සැලසීමෙන් පසු අඩු පිරිවැයක් සහ ශුද්ධ , හඳුනාගත හැකි වටිනාකම අනුව අගයනු ලැබේ . පිරිවැය තීරණය ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීමේ ක්‍රමය අනුවය . තොග වලට පරිභෝජන ද්‍රව්‍ය ඇතුළත්වේ.

ශුද්ධ වර්තමාන අගය යනු සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී අලෙවි කල හැකි මිලෙන් ඇස්තමේන්තුගත පිරිවැය හා විකිණීමේදී දැරීමට සිදුවන පිරිවැය අඩුකිරීමෙන් ලැබෙන අගයයි.

3.9 මූල්‍ය උපකරණ

මූල්‍ය වත්කම්

සමාගම විසින් තම මූල්‍ය වත්කම් , පාරම්භක හඳුනාගැනීම මත වර්ගීකරණය කිරීමට තීරණය කරනු ලබන අතර එකී මූල්‍ය වත්කම් පහත දැක්වෙන අයුරු වර්ග කරයි .

(අ) වර්ගීකරණය

(i) ණය සහ ලැබිය යුතු දේ

ණය සහ ලැබීම් නියමිත යනු සක්‍රීය වෙළෙඳපොළේ ලැයිස්තුගත නොවූ ස්ථිර හෝ නිර්ණය කල හැකි ගෙවීම් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් ය . වාර්තා කිරීමේ දිනය අවසාන වීමේ සිට මාස 12 කට වඩා වැඩි කාල සීමාවක් සඳහා ප්‍රවර්තන නොවන වත්කම් සේ වර්ග කොට ඇති කල්පිරීම් ආයෝජනා හැර ණය සහ ලැබීම් නියමිත ප්‍රවර්තන වත්කම්වල ඇතුළත් කෙරේ. සමාගමේ ණය සහ ලැබීම් නියමිත වලට අඩංගු වන්නේ වාර්තා කිරීමේ කාල සීමාවේ අවසානයට ඇති වෙළෙඳ හා වෙනත් ලැබීම් නියමිත , කාලීන තැන්පතු ආයෝජන, තැන්පතු හා අත්තිකාරම් , මුදල් හා මුදල් සමාන්‍යයන් යන ඒවාය.

(ii) විකිනීමට ඇති මූල්‍ය වත්කම්

විකිනීමට ඇති මූල්‍ය වත්කම් වූ කලී මෙම ගනය යටතේ නම් කරන ලද ව්‍යුත්පන්න නොවන භාණ්ඩ විෂයන් හෝ වෙනත් ගණයන් යටතේ වර්ගීකරණය නොකරන ලද ඒවා වේ. වාර්තා කිරීමේ අවසන් දිනයේ සිට මස 12 ක් ඇතුළත අපහරණය කිරීමට සමාගම අපේක්ෂා නොකරන්නේ නම් හෝ ආයෝජනයට කල් නොපිරේ නම් එම වත්කම් ප්‍රවර්තන නොවන වත්කම් වලට ඇතුළත් කෙරේ. විකිනීමට ඇති මූල්‍ය වත්කම් දිගු කාලීන ලැයිස්තුගත සහ ලැයිස්තුගත නොවූ කොටස් ආයෝජන වලින් සමන්විත වේ .

(iii) කල්පිරීම් සඳහා රඳවා ඇති ආයෝජන

කල්පිරීම් ආයෝජන වූ කලී ස්ථිර හෝ නිගමනය කල හැකි ගෙවීම් හා ස්ථිර කල්පිරීම් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් වන අතර ණය හා ලැබීම් නියමිත ඊට ඇතුළත් නැත. කල්පිරෙන තෙක් එකී ආයෝජන එසේ රඳවා තැබීම සඳහා සමාගමට සාධනීය අපේක්ෂාවක් හෝ හැකියාවක් තිබේ නම් එම ආයෝජන කල් පිරීම සඳහා රඳවා තැබූ ආයෝජන සේ වර්ග කෙරේ. අවුරුද්දකට වඩා කල් නොපිරේ නම් කල්පිරීම සඳහා රැඳවූ ආයෝජනා ප්‍රවර්තන වත්කම් වලට ඇතුළත් කෙරේ.

(අ) හඳුනාගැනීම හා පාරම්භක මැන බැලීම්

සමාගම විසින් ගනුදෙනු ආරම්භ කරන දිනයේ සිට ණය සහ අනෙකුත් ලැබීම් නියමිත වශයෙන් මූල්‍ය වත්කම් හඳුනාගැනේ. මූල්‍ය උපකරණ කොන්ත්‍රාත්තුමය ප්‍රතිපාදනයට සමාගම් පාර්ශවයක් වන වෙළෙඳ දිනයේ සිට අනෙකුත් මූල්‍ය වත්කම් හඳුනා ගනු ලැබේ. මූලික වශයෙන්ම මූල්‍ය වත්කමක් සාධාරණ මිල අනුව මනිනු ලබන අතර, ලාභ හෝ අලාභ භරණ සාධාරණ වටිනාකම අනුව හඳුනාගනු නොලබන වත්කම් සම්බන්ධයෙන් සෘජුවම ගනුදෙනු පිරිවැය හඳුනාගනු ලැබේ. මූල්‍ය වත්කමෙන් ජනිත වන මුදල් ප්‍රවාහයන් ලබා ගැනීමට තිබෙන හිමිකම් ඉකුත්වන විට හෝ එකී හිමිකම් වෙනත් පාර්ශවයකට පවරන විට සමාගම සත්‍ය වශයෙන්ම පවරා දෙනු ලබන විට මූල්‍ය වත්කම් ප්‍රතිපාදන හඳුනා ගැනීමක් සිදු කෙරේ .

(ආ) පසුව ගණනය කිරීම

I. ණය සහ ලැබීම් නියමිත

- a. ප්‍රාරම්භක හඳුනා ගැනීමෙන් පසුව, ණය හා ලැබීම් නියමිත සඵල පොලී අනුපාත ක්‍රමය යොදා ගනිමින් භානිකරණය සඳහා වූ ප්‍රතිපාදන අඩුකොට ක්‍රමක්ෂය පිරිවැය යටතේ මැන බලනු ලැබේ.

II. විකිණීමට ඇති මූල්‍ය වත්කම්

- a. මූලික හඳුනා ගැනීමෙන් පසුව විකිණීමට ඇති මූල්‍ය වත්කම් ලෙස වර්ග කොට ඇති ලැයිස්තුගත කොටස් ආයෝජන සාධාරණ මිල අනුව මැන බලනු ලැබේ. විකිණීමට ඇති මූල්‍ය වත්කම් වල මිලෙහි සාධාරණ අගය පිලිබඳ වෙනස්කම් වෙනත් විස්තීරණ අදායම් තුළ හඳුනාගෙන කොටස් ස්කන්ධ වෙනස්වීම් පිලිබඳ ප්‍රකාශය තුළ විකිණීමට ඇති සංචිතය ලෙස ඉදිරිපත් කෙරේ. ලැයිස්තුගත නොවූ කොටස් ආයෝජන ප්‍රවර්තන කාලයේදී විශ්වාසදායක අයුරින් ඒවායේ සාධාරණ අගය තක්සේරු කල නොහැකි බැවින් භානිකරණය පාඩු කිසිවක් වේ නම් ඒවා ද අඩුකොට පිරිවැය අනුව ගණනය කරනු ලැබේ. .

III. කල්පිරීම් සඳහා රඳවාගත් ආයෝජන

- a. කල්පිරීම් ආයෝජන සඵල පොලී අනුපාතය භාවිත කරමින් ක්‍රමක්ෂය පිරිවැය අනුව ගණනය කෙරේ. අත්පත් කරගැනීම් හා ගනුදෙනු පිරිවැය සැලකිල්ලට ගනිමින් ක්‍රමක්ෂය පිරිවැය ගණනය කරනු ලැබේ. .

(ඇ) මූල්‍ය වත්කම් භානිකරණය වීම

i. ක්‍රමක්ෂය පිරිවැය අනුව ඉදිරියට ගෙන යන වත්කම්

එක් එක් වාර්තා කිරීමේ කාල සීමාව අවසානයේදී කිසියම් මූල්‍ය වත්කමක් භානිකරණය වී ඇති බවට විෂය මූලික සාක්ෂි තිබේ දැයි තක්සේරු කෙරේ. මූල්‍ය වත්කමක් සම්බන්ධයෙන් භානිකරණය පාඩු සිදුවන්නේ වත්කම ප්‍රාරම්භකව හඳුනා ගැනීමෙන් පසුව සිදුවීමක් හෝ සිදුවීම් ගණනාවක් හේතුවෙන් සිදුවී ඇති භානිකරණය වීමක් විෂය මූලික සාක්ෂි ඇති නම් හා සහතික වශයෙන්ම ඇස්තමේන්තු කළහැකි මූල්‍ය වත්කමේ ඇස්තමේන්තු කරන ලද අනාගත මුදල් ප්‍රවාහයන්ට එකී පාඩුවෙන් බලපෑමක් ඇතිවන්නේ නම් පමණි.

ක්‍රමක්ෂය පිරිවැය අනුව ඉදිරියට ගෙනයනු ලබන ණය සහ ලැබීම් නියමිත සම්බන්ධයෙන් පාඩු මනිනු ලබන්නේ වත්කමේ ඉදිරියට ගෙනයනු ලබන වටිනාකම සහ මූල්‍ය වත්කමේ ප්‍රවර්තන සඵලදායී පොලී අනුපාතය අනුව වට්ටම් කරන ලද ඇස්තමේන්තු අනාගත මුදල් ප්‍රවාහයන්හි (නොදැරූ අනාගත ණය පාඩු හැර) ප්‍රවර්තන අගය අතර ඇති වෙනසයි. මූල්‍ය වත්කමේ ඉදිරියට ගෙනයන වටිනාකම අඩුකරනු ලබන අතර පාඩු වූ මුදල සවිස්තර අදායම් ප්‍රකාශය තුළ හඳුනා ගැනේ. ඉක්බිතිව එළබෙන කාල පරිච්චේදයකදී භානිකරණය පාඩුව අඩුවේ නම් හා භානිකරණය හඳුනා ගැනීමෙන් පසුව සිදුවූ කාරණාවකට එම අඩුවීම විෂය මූලික සම්බන්දතාවයක් දක්වයි නම් කලින් හඳුනාගත් භානිකරණය පාඩුවේ වෙනස්වීම් විස්තීරණ අදායම් ප්‍රකාශය තුළ හඳුනා ගැනේ. එබඳු භානිකරණය පාඩු ප්‍රතිවර්තනය නොකෙරේ.

ii. විකිණීමට ඇති මූල්‍ය වත්කම (AFS)

එක් එක් වාර්තා කිරීමේ කාල සීමාව අවසානයේදී කිසියම් මූල්‍ය වත්කමක් භානිකරණය වී ඇති බවට විෂය මූලික සාක්ෂි තිබේ දැයි තක්සේරු කරනු ලබයි. ලැයිස්තුගත කොටස් ආයෝජන සම්බන්ධයෙන් ගත්කල ආයෝජනවල සාධාරණ අගය එහි පිරිවැයට අනුව කැපී පෙනෙන අයුරින් දිගින් දිගටම අඩු වන්නේ නම් එය වත්කම් භානිකරණය වන බවට සාක්ෂියක් වේ. ලැයිස්තුගත ආයෝජනය සම්බන්ධයෙන් එවැනි කිසියම් සාක්ෂියක් වේ නම්, අත්පත් කර ගැනීමේ පිරිවැය හා වත්මන් සාධාරණ අගය අතර වෙනස සමුච්චිත පාඩුව සේ මනිනු ලබන අතර එහිදී ලාභය හෝ පාඩුව තුළ කලින් හඳුනාගත් භානිකරණය පාඩුව, ප්‍රතිවර්ගීකරණ සිරුමාරුවක් සේ කොටස් ලාභ හෝ පාඩු නැවත වර්ග කෙරේ. ආයෝජනයක් විකිණීමට තබා ඇති සේ වර්ග කොට ඇති කොටස් (equity) සහතික පත්‍රයක ආයෝජන සම්බන්ධයෙන් වන ලාභ හෝ පාඩු තුළ හඳුනාගත් භානිකරණය පාඩු ලාභ හෝ පාඩු භරහා ප්‍රතිවර්තනය කෙරේ. ප්‍රතිවර්තනය කෙරෙන මුදල් ප්‍රමාණය සෙසු විස්තීර්ණආදායම තුළ හඳුනා ගනු ලැබේ.

ලැයිස්තුගත නොවූ කොටස් ආයෝජනය පිළිබඳව ගත්කල ඒවායේ අගය ඊට වූ පිරිවැයට අඩු වේ නම් එය වත්කම් භානිකරණය වන බවට සාක්ෂියක් වේ. ලැයිස්තුගත නොවූ භානිකරණය ආයෝජන සම්බන්ධයෙන් එබඳු සාක්ෂියක් වේ නම් භානිකරණය පාඩුවේ ප්‍රමාණය මනිනු ලබන්නේ මූල්‍ය වත්කමේ ඉදිරියට ගෙනයනු ලබන වටිනාකම සහ එවැනිම මූල්‍ය වත්කමක් සම්බන්ධයෙන් දැනට වෙළඳපොළ ලැබීම් අනුප්‍රමාණ (Market rate return) අනුව වටිටම් කරනු ලැබ ඇස්තමේන්තු කළ අනාගත මුදල් ප්‍රවාහයන්හි වත්මන් වටිනාකම අතර වෙනස අනුවය. එවැනි භානිකරණය පාඩු ප්‍රතිවර්තනය නොකෙරේ.

3.9.1 වෙළඳ හා අනෙකුත් ලැබීම් නියමිත

වෙළඳ හා අනෙකුත් ලැබීම් නියමිත මූලිකව ගනුදෙනු මිල අනුව හඳුනාගනු ලැබේ. ලැබීම් නියමිත පොලියක් නොදරන විට සහ ලැබිය යුතු මුදල් (වට්ටම් නොකළ) පදනම් කරගෙන තක්සේරු කරන තැන් හි දී සාමාන්‍ය ණය කොන්දේසි යටතේ බොහෝ විකුණුම් සිදු කෙරේ. සාමාන්‍ය ණය කාලසීමාවන්ට වඩා ණය දිගු කෙරෙන විට ලැබීම් නියමිත , ක්‍රමක්ෂය පිරිවැය අනුව මැන බලන අතර ඊට යොදාගනු ලබන්නේ සඵල පොලි අනුපාතයයි. වාර්තා කිරීමේ අවසාන දිනයට වෙළඳ ලැබීම් නියමිත වල ඉදිරියට ගෙනයන වටිනාකම (ලැබිය යුතු මුදල්ප්‍රමාණයෙන් ආපසු අය කර ගැනීමට නොහැකි වන බවට විෂය මූලික සාක්ෂියක් තිබේ දැයි තීරණය කිරීම පිණිස) සමාලෝචනය කරනු ලැබේ . එසේ නම් , භානිකරණය පාඩුව ලාභ සහ අලාභය ඉක්බිතිව හඳුනා ගැනේ .

3.9.2 මුදල් හා මුදල් සාමාන්‍යයන්

මුදල් හා මුදල් සාමාන්‍යයන් ට ඇතුලත් වන්නේ අත ඇති මුදල් ඉල්ලු විටක ගතහැකි තැන්පතු සහ මූලිකව මාස තුනකට වඩා හෝ ඊට අඩු කල්පිරීම් සහිත ඉහල ද්‍රවශීලීතාවයෙන් යුක්ත අනෙකුත් කෙටි කාලීන ආයෝජනයන් ය . මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ ප්‍රවර්තන වගකීම් වල බැංකු අයිරා සඳහන් කෙරේ .

මුදල් ප්‍රවාහ ප්‍රකාශය " වක්‍ර ක්‍රමය ' භාවිතා කරමින් පිළියෙළ කොට තිබේ .

මූල්‍ය වගකීම

3.9.3. වෙළඳ හා අනෙකුත් ගෙවීම් නියමිත

වෙළඳ හා ගෙවීම් නියමිත මූලික වශයෙන් ගනුදෙනු පිරිවැය ඇතුළත්ව ගනුදෙනු මිල යටතේ හඳුනාගනු ලැබේ. වෙළඳ ගෙවීම් නියමිත වූ කලී සාමාන්‍ය ණය නියමයන් මත වූ ඉටු කරන බැඳියාවන් වන අතර ඒවාට පොලිය අඩංගු නොවේ. සඵල පොලී අනුපාත ක්‍රමය යොදා ගනිමින් ඉක්බිතිව පොලී සහිත වගකීම් ක්‍රමක්ෂය පිරිවැය අනුව මත බැලීම සිදු කෙරේ .

3.9.4 බැංකු අයිරා

බැංකු අයිරා, ඉල්ලු විටක ගෙවිය යුතු ඒවා වන අතර මූලිකව මැන බලා ඉක්බිතිව මුහුණත වටිනාකම අනුව සඳහන් කරනු ලැබේ.

3.10 රජයේ ප්‍රදාන

ප්‍රදාන ලැබෙන බවට සැලකිය යුතු සහතිකයක් තිබේ නම් සහ සමාගම විසින් ඊට අදාල කොන්දේසි වලට අනුව කටයුතු කරන්නේ නම් මුදල් නොවන ප්‍රදාන ඇතුළුව රජයෙන් ලැබෙන ඒවායේ සාධාරණ මිල අනුව හඳුනාගැනේ .

දේපල , පිරියත හා උපකරණ සම්බන්ධයෙන් රජයෙන් ලැබෙන ප්‍රදාන විලම්භිත ප්‍රදාන ලෙසින් ජංගම නොවන වගකීම් වල ඇතුළත් කෙරෙන අතර අදාල වත්කම්වල අපේක්ෂිත ආයු කාලය මත සරල මාර්ග ක්‍රමයට විස්තීරණ අදායම් ප්‍රකාශය තුළ හඳුනාගැනේ .

මුදල් නොවන ප්‍රදාන ඒවායේ ඉදිරියට ගෙනයන වටිනාකම අනුව අගයනු ලබන අතර ඉදිරියට ගෙනයන වටිනාකම අනුව ප්‍රදාන හා වත්කම් ලෙස ගිණුම් ගතකෙරේ.

වගකීම් සහ ප්‍රතිපාදන

මූල්‍ය තත්වය ප්‍රකාශ තුළ ජංගම වගකීම් ලෙස වර්ගීකරණය කරනු ලැබ ඇති බැඳියාවන් වාර්තා කිරීමේ දින සිට වර්ෂයක් ඇතුළත ගෙවීමට නියමිත හෝ ඉල්ලු විටක ගෙවීමට තිබෙන ශේෂයන්ය. ජංගම නොවන වගකීම් යනු වාර්ථා කරන දිනයේ සිට වසරකට වඩා වැඩි බැඳීම් ජංගම නොවන වගකීම් ලෙස හඳුනා ගැනේ.

මෙකී මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීමේදී , දත්තා ලද සියලු බැඳියාවන් ගිණුම්ගත කරනු ලබා තිබේ. අතීත ක්‍රියාවල ප්‍රතිඵලයක් වශයෙන් සාධනීය බැඳියාවන් හෝ නෛතික බැඳියාවන් සමාගමට ඇති විට ප්‍රතිපාදන හා බැඳියාවන් හඳුනාගනු ලැබෙන අතර බැඳියාවන් ඉටුකිරීම සඳහා ඇතැම්විට ආර්ථික ප්‍රතිලාභ පිටතට ගලනය වීමක් ඇතිවිය හැක .

3.11 විශ්‍රාම ප්‍රතිලාභ පිරිවැය

සමාගම සතුව නිශ්චිත ප්‍රතිලාභ මෙන්ම නිශ්චිත දායකත්ව සැලැස්ම යනු විශ්‍රාම සැලැස්මක් වන අතර වෙනම ආයතනයක් සඳහා සමාගම නිශ්චිත දායකත්වයක් සිදුකරයි. එහෙත් සමාගම සතුව ප්‍රමාණවත් අරමුදල් , ප්‍රවර්තන හා පෙර කාල සීමා වෙනුවෙන් සේවකයින්ගේ සේවා වෙනුවෙන් ප්‍රතිලාභ ගෙවීමට නොමැති විට ඒ සඳහා සම්මුතික හා නෛතික වශයෙන් සමාගම වගකීමෙන් බැඳී නැත .

නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම විශ්‍රාම සැලසුමක් වන අතර නිශ්චිත දායකත්ව සැලසුමක් නොවේ. සාමාන්‍ය පරිදි විශ්‍රාම යාමේදී සේවකයෙකුට ලැබෙන නිශ්චිත මුදල කුමක්දැයි නිශ්චිත ප්‍රතිලාභ අරමුදලින් හැඳින්වේ . එය වයස , සේවා කාලය හා වන්දි මුදල මත තීරණය වේ .

- (අ) නිශ්චිත දායකත්ව සැලසුම් - සේවක අර්ථසාධක අරමුදල (E P F)
- සේවක භාර අරමුදල (E T F)

සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාර අරමුදලට සුදුසුකම් ලබන සියලු සේවකයින් ඒ ඒ ව්‍යවස්ථා සහ රෙගුලාසි අනුව අදාළ දායකත්ව අරමුදල් වලින් ආවරණය වේ .

(ආ) නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් - විශ්‍රාම පාරිතෝෂික

විශ්‍රාම පාරිතෝෂික සම්බන්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ හඳුනාගෙන ඇති වගකීම් වනාහි වාර්තා කිරීමේ දිනය වනවිට පවතින පාරිතෝෂික බැඳියාවන්හි වටිනාකමයි. පාරිතෝෂික ගණනය කිරීමේ සූත්‍රයට අනුව ප්‍රක්ෂේපිත ඒකක බැර ක්‍රමය භාවිතා කරමින් පාරිතෝෂික බැඳියාවන් මනිනු ලැබේ .

1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීමේ පනතට අනුව අවුරුදු 05 ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කොට විශ්‍රාම යන සේවකයින්ට පමණක් පාරිතෝෂික ගෙවීමට සමාගම බැඳී සිටී.

වෙනත් විස්තීරණආදායම් තුළ ජීව ගණක ලැබීම්/පාඩු ඒවා සිදුවූ කාල සීමාව අනුව හඳුනා ගැනේ.

පාරිතෝෂිකයට, බාහිර වශයෙන් මුදල් සම්පාදනය නොකෙරේ.

3.12 අවිනිශ්චිත සහ ප්‍රාග්ධන බැඳියාවන්

වාර්තා කරන දිනය වන විට පවත්නා සියලුම ප්‍රමාණාත්මක බැඳියාවන් හා අවිනිශ්චිත වගකීම්, මූල්‍ය ප්‍රකාශන වල ඒ ඒ සටහන් වලින් හෙලිදරව් කෙරේ.

විස්තීරණආදායම් ප්‍රකාශය

3.13 ආදායම හඳුනාගැනීම

සමාගමක ආර්ථික ලැබීම සහ දැරීමට ඇති ආදායම හා ආශ්‍රිත වියදම් විශ්වාසදායක ලෙස මැනිය හැකි විමසීම සම්භාවි වන තරමට ආදායම හඳුනාගැනේ. ලැබීමට ඇති හා ලැබූ ප්‍රතිඵලයාවේ සාධාරණ මිල අනුව ආදායම මනිනු ලැබේ.

(අ) යාත්‍රා ආදායම

නැව් බඩු මෙහෙයුම් කටයුතු වලින් හා ප්‍රවාහන සේවා වලින් උත්පාදනය වන ආදායම සේවාවන් සම්පූර්ණයෙන් ඉටුකිරීමේ පදනම මත ඒවා සපයන ලද කාල සීමා තුළදී හඳුනාගැනෙන අතර තථ්‍ය වශයෙන්ම සපයන ලද සේවා පදනම අනුව තක්සේරු කරනු ලැබේ.

(ආ) නැවතුම් ආදායම

කාල පදනම මත කුලියට දීමෙන් ලැබෙන ආදායම කුලී ගිවිසුම් කාලය පදනම් කරගෙන උපවිත පදනම හඳුනාගනු ලැබේ.

(ඇ) නියෝජන ගාස්තු

සේවාවන් සම්පූර්ණ කිරීමේ පදනම මත සේවාවන් සැපයූ කාලය අනුව නියෝජ්‍ය ආයතන ගාස්තු හඳුනාගනු ලැබේ.

(ඈ) පොලිය

සඵල පොලී ක්‍රමය යොදාගනිමින් පොලී ආදායම හඳුනාගනු ලැබේ.

(ඉ) වෙනත් ලාභ හා අලාභ

ආයෝජන ඇතුලු දේපල, පිරිසත හා උපකරණ හා අනෙකුත් ජංගම නොවන වත්කම් විකිණීමෙන් ලැබෙන ආදායම ස්වභාවයේ ශුද්ධ ලැබීම් සහ පාඩු, ලාභ සහ පාඩු වෙනුවෙන් ගිණුම් ගත කෙරෙන්නේ ඒවායේ බැහැර කිරීමේ වියදම් හා ආශ්‍රිත විකුණුම් වියදම් විකිණීමෙන් ලත් මුදලින් අඩුකිරීමෙන් ඉක්බිතිවය.

(ඊ) ලාභාංශ ආදායම

ගෙවීම් ලැබීම් සඳහා වූ අයිතිය තහවුරු වූ පසු ලාභාංශ ආදායම හඳුනාගනු ලැබේ.

3.14 වැය හඳුනාගැනීම

කාර්යක්ෂමව ව්‍යාපාරය පවත්වා ගැනීම සහ දේපල පිරිසත උපකරණ නඩත්තු කිරීම සඳහා දැරූ සියලුම වියදම් වර්ෂය සඳහා වූ ලාභය හෝ පාඩුව ගණනය කිරීමේදී ආදායමට එරෙහිව අඩුකර තිබේ.

3.15 ණයට ගැනුම් පිරිවැය

ණයට ගැනුම් පිරිවැය සෘජුවම අදාල වන්නේ වත්කමක් අත්පත් කර ගැනීම , එම වත්කමේ පිරිවැයේ කොටසක් වන සුදුසු කම් ලබන වත්කමක් ගොඩනැගීම හෝ නිෂ්පාදනය වෙනුවෙන් වූ පිරිවැයයි .

3.16 සම්බන්ධිත පාර්ශව සමග ගනුදෙනු

අයකරනු ලබන ගාස්තු පිළිබඳව තැකීමක් නොකොට මූල්‍ය හා මෙහෙයුම් තීරණ/ ප්‍රතිපත්ති මත කැපී පෙනෙන පාලනයක් හෝ බලපෑමක් ඇති කිරීම සඳහා එක පාර්ශවයකට හැකියාව ලැබෙන ගනුදෙනු සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම සිදුකොට තිබේ .

3.17 නිකුත් කරනු ලැබ ඇති එහෙත් බලාත්මක නොවූ ප්‍රමිති.

සමාගමේ මූල්‍ය ප්‍රකාශ නිකුත් කරන ලද දිනට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතන විසින් නිකුත් කරන ලද එහෙත් බලාත්මක නොවූ ප්‍රමිති පහත දක්වා ඇත. මෙකී ප්‍රමිති බලාත්ම වීමෙන් පසුව ක්‍රියාවේ යෙදවීමට බලාපොරොත්තුවේ .

2016 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීමේදී ඒවා යොදා නොගන්නා ලදී

SLFRS -9 මූල්‍ය උපකරණ : වර්ගීකරණය හා මැනීම :-

මෙම ප්‍රමිතිය LKAS 39 හි නිර්වචනය කොට ඇති අයුරින් මූල්‍ය වත්කම් හා බැඳියාවන් වර්ගීකරණය හා මැනීම වලට අදාලය. මෙම ප්‍රමිතිය 2012 දී නිකුත් කරන ලද අතර 2018 ජනවාරි 01 දිනෙන් ආරම්භ වන හෝ අවසන් වන වාර්ෂික කාල සීමා සඳහා බලපැවැත්වේ .

SLFRS -14-පාලනාත්මක විලම්බිත ගිණුම් :-

තම මූල්‍ය ප්‍රකාශයන්හි පාලනාත්මක විලම්බිත ගිණුම් හඳුනාගැනීම වස් SLFRS ප්‍රමිතීන් පළමු වරට භාවිත කරන්නන් සම්බන්ධයෙන් මෙම ප්‍රමිතිය සීමා වේ. මෙම ප්‍රමිතිය 2016 ජනවාරි 01 දින හෝ ඉන්පසුව ආරම්භ වන වාර්ෂික කාල පරිච්ඡේද සඳහා වලංගු වේ .

SLFRS -15- ගනුදෙනුකරුවන්ගේ කොන්ත්‍රාත්වලින් ආදායම :-

මෙමගින් දැක්වෙන්නේ ආදායම කෙතරම්ද යන්න සහ කෙබඳු අවස්ථාවක හඳුනාගන්නේ ද යන්න තීරණය කිරීම පිණිස පුළුල් ක්‍රියාමාර්ගවක් ස්ථාපනය කිරීමයි. එමගින් LKAS 18 අදායම, LKAS 11 ඉදිකිරීම් කොන්ත්‍රාත් සහ IFRIC 13 ගනුදෙනු කරු නැඹුරු වැඩසටහන් ඇතුළුව දැනට පවත්නා අදායම හඳුනා ගැනීමේ මාර්ගෝපදේශ ප්‍රතිස්ථාපනය කෙරේ. මෙම ප්‍රමිතිය 2018 ජනවාරි 01 දින හෝ ඉන්පසුව ක්‍රියාත්මක වන වාර්ෂික කාලසීමා සඳහා වලංගු වේ .

සිදු කරන ලද ප්‍රාථමික විශ්ලේෂණය පදනම් කරගත් කල යථෝක්ත අයුරින් යොදාගන්නා ලද ප්‍රමිතීන් තුළින් මූල්‍ය ප්‍රකාශ කෙරෙහි කිසිදු වැදගත් බලපෑමක් වෙනැයි අපේක්ෂා නොකෙරේ.

සී/ස ලංකා නැව් සංස්ථාව
මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්
2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

	සටහන	2016 රු.	2015 රු.
4 ආදායම			
යාත්‍රා ආදායම		191,931,985	178,717,226
නැව් බඩු ප්‍රවාහනය		86,158,193	-
නැව් කුලී ආදායම		105,221,782	-
නැව් බඩු යැවීම හා නිශ්කාෂණය		44,860,061	46,528,936
නියෝජිත ගාස්තු හා ඇට්‍රිස් කොමිස්		<u>188,899,367</u>	<u>397,728,082</u>
		<u>617,071,388</u>	<u>622,974,244</u>
5 වෙනත් ආදායම			
ස්ථාවර වත්කම් විකිණීමෙන් ලාභ		704,900	-
ලාභාංශය		581,959	9
ශුද්ධ විනිමය ලැබීම් (පාඩු/ලාභ)		(23,309,445)	23,809,073
කළමනාකරණ ගාස්තු ලංකා විදුලිබල මණ්ඩලය බෝට්ටු හා බත්තල් වෙනත්		11,850,000	11,850,000
		<u>338,272</u>	<u>1,031,209</u>
		<u>(9,834,314)</u>	<u>36,690,291</u>

6 මෙහෙයුම්වලින් ලාභ (පාඩු)

පහත දැක්වෙන දෑ ඇතුළු වියදම් ද අඩුකිරීමෙන් පසුව මෙහෙයුම් ලාභය (පාඩුව) සඳහන් කොට තිබේ

විගණකවරුන්ගේ වේතනය	573,341	436,425
ක්ෂය වීම්	34,766,522	7,771,246
වෘත්තීය හා නෛතික ගාස්තු	3,833,188	2,869,724
කාර්ය මණ්ඩල පිරිවැය (සටහන 6.1)	118,672,822	120,498,623

6.1 කාර්ය මණ්ඩල පිරිවැය

අධ්‍යක්ෂවරුන්ගේ වේතන	1,260,750	1,782,581
වැටුප් හා වේතන	102,100,966	102,932,578
නිශ්චිත දායකත්වය සැලසුම් පිරිවැය - (EPF) (ETF)	9,594,929	9,723,801
නිශ්චිත දායකත්වය සැලසුම් පිරිවැය - විශ්‍රාම පාරිභෝගික	5,716,177	6,059,663
	<u>118,672,822</u>	<u>120,498,623</u>

7 ඉද්ධ මූල්‍ය ආදායම (වියදම්)

7.1 මූල්‍ය ආදායම

පොලී ආදායම - ස්ථාවර තැන්පතු හා භාණ්ඩාගාර බිල්පත්	36,756,816	30,320,413
පොලී ආදායම - කාර්ය මණ්ඩලය ණය	<u>1,242,933</u>	<u>1,286,636</u>
	37,999,749	31,607,049

7.2 මූල්‍ය වියදම්

පොලී වියදම් - යාත්‍රා ණය	(40,743,585)	(38,649)
	<u>(2,743,836)</u>	<u>31,568,400</u>

8 ආදායම බදු වියදම්

සාමාන්‍ය කටයුතු සඳහා බදු	8.1	4,535,121.00	102,066,507
විලම්භිත බදු වත්කම් ප්‍රතිවර්තනය	17	39,570,790.00	43,087
උද්දේශික ලාභාංශ බද්ද		<u>5,387,858.00</u>	<u>12,901,906</u>
		<u>49,493,769</u>	<u>115,011,500</u>

සී/ස ලංකා නැව් සංස්ථාව

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

	සටහන	2016 රු.	2015 රු.
8.1 බද්දට යටත් ලාභය හා ගිණුම් ලාභය සැසඳීම			
බද්දට පෙර ගිණුම් ලාභය		123,810,898	239,953,525
අඩු කළා : ආශ්‍රිත සමාගම්වල ලාභයේ කොටස (බද්ද ඇතුළුව)		<u>(16,541,363)</u>	<u>(12,331,550)</u>
		107,269,535	227,621,975
ඉඩ නොදෙන අයිතම වල එකතුව		94,612,463	152,275,666
ඉඩදිය හැකි අයිතම මුළු එකතුව		(1,865,775,391)	(9,279,301)
බද්දට යටත් නැති ආදායම		<u>(38,581,707)</u>	<u>(31,607,058)</u>
වෙළඳාම හෝ ව්‍යාපාරයෙන් ලාභ (පාඩු)		(1,702,475,100)	339,011,282
එකතු කළා : බදුපොලී ආදායමට යටත් වෙනත් ආදායම්		<u>13,299,912</u>	<u>31,607,049</u>
(රු.37,999,748 ක් 35% බැගින්)			
මුළු ව්‍යවස්ථාපිත ආදායම/ තක්සේරු ආදායම		(1,689,175,188)	370,618,331
එකතු කළා : බද්දට යටත් බදු පොලී ආදායම (රු.37,999,748 ක් 65% බැගින්)		24,699,836	31,607,049
28% ව්‍යවස්ථාපිත බදු අනුප්‍රමාණය අනුව අය කළ බද්ද		6,915,954	103,773,133

අඩු කළා : ජාතික බද්ද		(2,380,833)	(1,706,626)
වර්ෂය සඳහා සාමාන්‍ය ක්‍රියාකාරකම් මත ප්‍රවර්තන බද්ද	8	<u>4,535,121</u>	<u>102,066,507</u>

9 කොටසක් වෙනුවෙන් මූලික හා තනුක ඉපැයීම්

කොටසක් වෙනුවෙන් වූ මූලික හා තනුක ඉපැයීම් ආගණනය කෙරෙනුයේ වාර්තා කිරීමේ කාලය තුළ නිකුත් කොට ඇති සාමාන්‍ය බර තැබූ මාධ්‍ය සංඛ්‍යාවෙන් සාමාන්‍ය කොටස් හිමියට ආරෝපනය කළ හැකි ශුද්ධ ලාභයයි.

ලබය වශයෙන් භාවිතා කරන ලද මුදල

කොටස් හිමි ආරෝපිත ශුද්ධ ලාභය (රු.)	74,317,129	124,942,025
------------------------------------	------------	-------------

හරය වශයෙන් භාවිතා කරන ලද මුදල

නිකුත් කොටස්වල බර තැබූ සාමාන්‍යය	5,000,000	5,000,000
කොටස් වෙනුවෙන් මූලික හා තනුක ඉපැයීම්	<u>14.86</u>	<u>24.99</u>

කොටසක් සඳහා මූලික හා තනුක ඉපැයීම්

වාර්තා කිරීමේ කාලය තුළ නිකුත් කරනු ලබන සාමාන්‍ය කොටස් ගණනේ සාමාන්‍ය බර තැබූ සාමාන්‍ය කොටස් ධාරීන් වෙත ආරෝපනය කළ හැකි ලාභය (පාඩුව) බෙදා ගණනය කිරීමෙන් මූලික හා තනුක ඉපැයීම් (පාඩු) කොටස් අනුව ගණනය කරනු ලැබේ.

ලබය වශයෙන් භාවිත මුදල

කොටස්ධාරීන් වෙත අදාළ ශුද්ධ ලාභය (පාඩුව) රු.	74,317,129	124,942,025
---	------------	-------------

සී/ස ලංකා නැව් සංස්ථාව

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

10	දේපොල, පිරිසත හා උපකරණ	ඉඩම් හා නිවාස ව්‍යාපෘති			ගෘහ භාණ්ඩ හා සවිකිරීම්		කාර්යාලීය උපකරණ හා පරිගණක	එකතුව
		රු.	ගොඩ නැගීලී රු.	යාත්‍රා රු.	මෝටර් වාහන රු.	රු.		
	පිරිවැය තක්සේරුව							
	2015 අප්‍රේල් 1 ව ශේෂය	5,286,340	43,390	-	49,346,932	14,661,864	17,290,373	86,628,899
	වර්ෂය තුළ එකතු කිරීම්	-	-	-	-	821,237	1,623,752	2,444,989
	ප්‍රාග්ධන කාර්යන්ගෙන් මාරු කිරීම්	-	-	-	-	-	-	-
	වර්ෂය තුළ ක්‍රියාත්මක යාත්‍රා	-	-	5,579,694,834	-	-	-	5,579,694,834
	වර්ෂය තුළ බැහැර කිරීම්	=	=	=	<u>(3,100,000)</u>	<u>(232,473)</u>	<u>(133,437)</u>	<u>(3,465,910)</u>
	2016 මාර්තු 31 දිනට ශේෂය	<u>5,286,340</u>	<u>43,390</u>	<u>5,579,694,834</u>	<u>46,246,932</u>	<u>15,250,628</u>	<u>18,780,688</u>	<u>5,665,302,812</u>

සමුච්චිත ක්ෂය වීම

2015 අප්‍රේල් 1 දිනට ශේෂය	1,211,476	43,390	-	25,289,128	9,952,228	13,793,946	50,290,168
වර්ෂය සඳහා ක්ෂය	8,316		24,905,636	7,462,911	818,767	1,570,892	34,766,522
බැහැර කිරීම්	=	=	(3,100,000)	(232,473)	(133,437)	(3,465,910)	
2016 මාර්තු 31 දිනට ශේෂය	<u>1,219,792</u>	<u>43,390</u>	<u>24,905,636</u>	<u>29,652,039</u>	<u>10,538,522</u>	<u>15,231,401</u>	<u>81,590,780</u>

ශුද්ධ පොතේ අගය	සටහන්	2016	2015
ඉඩම් හා නිවාස ව්‍යාපෘති		4,066,548	4,074,864
ගොඩනැගිලි		-	-
යාත්‍රා මෝටර් වාහන		5,554,789,198	-
ගෘහභාණ්ඩ හා සවිකිරීම්		16,594,893	24,057,805
කාර්යාලීය උපකරණ හා පරිගණක		4,712,106	4,709,636
කෙටිගෙන යන ප්‍රාග්ධන වැඩ - ගොඩනැගිලි	10.1	5,583,712,032	36,338,732
හානිකරණය සඳහා ප්‍රතිපාදන		3,626,440	3,626,440
	10.2	<u>5,583,712,032</u>	<u>36,338,732</u>

2016 මාර්තු මාසයේදී අභ්‍යන්තර හා බාහිර හානිකරණය සාධක සලකා බලමින් සමාගම විසින් තම වාර්ෂික හානිකරණය පරීක්ෂණය සිදුකර ඇත. යාත්‍රා වලින් අයකර ගත හැකි මුදල් ප්‍රමාණය (2016 මාර්තු 31 දිනට) ජාත්‍යන්තරව සුප්‍රසිද්ධ Drewry Maritime Services (Asia) Pte. Ltd. විසින් ඉදිරි මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුවල වටිනාකම පදනම් කරගෙන සිදු කරනු ලබන අතර නාවික කාර්මාන්තයේදී භාවිතා කරනු ලබන ක්‍රමවේදයන් ඔවුන් ඒ සඳහා අනුගමනය කොට තිබේ.

1. ඉල්ලුම සහ සැපයුම් අපේක්ෂාවන් පදනම් කරගෙන කෙටිකාලීන කුලියට ගැනීම් (2016-2020) තීරණය කොට තිබේ.
2. දිගු කාලීන නැව් බඩු ප්‍රවාහනයේ දැක්ම සඳහා (2021-2041)කාලය මත පදනම්ව කුලියට දීමේ ගාස්තුව ඇස්තමේන්තු කොට ඇත්තේ MRA විග්‍රහ කිරීම් ක්‍රමය පදනම් කරගෙනය.
3. කාලය මත පදනම්ව කුලියට දීමේ ගාස්තුව ඇස්තමේන්තු කොට ඇත්තේ වසර 13 ක සාමාන්‍ය ඓතිහාසික උද්ධමනය නව ගොඩනැගිලි මිලට ගැලපීමෙනි. මීට යාත්‍රාවක අවුරුදු 25 ක ප්‍රයෝජ්‍ය ආයු කාලය හා WACC 10.2% පදනම් කරගෙන ගණනය කැනු ලැබේ.. අනෙක් කරුණ වන්නේ 2020 වන විට “Emission Control Norms and Retrofitting of ballast water treatment system” ක්‍රියාත්මක බවට පැමිණෙන බව ඔවුන් විසින් සලකා බලනු ලැබ තිබීමය. මෙකී රෙගුලාසි දෙකෙන් අවුරුදු 18-20 ට වඩා පැරණි නාවික භාණ්ඩ තොග අබලි ද්‍රව්‍ය අංගනයට යවනු ලැබේ යැයි අපේක්ෂා කෙරෙන අතර පවත්නා තොග වලින් ලැබෙන ඉපැයීම් සඳහා උත්තේජනයක් ලැබේ. මෙම පසුබිම තුළ ඉපැයීම් සම්බන්ධයෙන් ඇතිවන වර්ධනය

ව්‍යාපාරික වක්‍රයෙහි පවත්නා හැසිරීම් රටාව පිළිබඳව අපක්ෂපාති තොරතුරු ගැලපීමට ඉඩ සැලසේ.

2016 මාර්තු 31 දිනට විකුණුම් පිරිවැය අඩුකිරීමෙන් ඉක්බිතිව සාධාරණ මිල පදනම් කර ගනිමින් ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ප්‍රවීණයන් විසින් තක්සේරු කොට ඇති වටිනාකමට යාත්‍රාව විකිණීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ අතර වාර්තාකරණ දිනය වන විට වටිනාකම කැපී පෙනෙන ලෙස වෙනස් වූ බව ඔවුන්ගේ අදහස වේ.

යාත්‍රාවේ භාවිත අගය තක්සේරු කිරීමේදී සමාගම විසින් යාත්‍රාවේ අනාගත කුලියට ගැනුම් අනුපාත, නැව් මෙහෙයුම් වියදම් ඇස්තමේන්තු කරන ලද ඉතිරි ප්‍රයෝජ්‍ය ආයු කාලය සහ එහි අවශේෂ අගය පිළිබඳව උපකල්පනය කරන ලදී. මෙම උපකල්පනයන්හිදී පදනම් කර ගන්නා ලද්දේ ඓතිහාසික හා වක්‍රීය ප්‍රවණතාවන් මෙන්ම අනාගත අපේක්ෂාවන්ය. වියහැකි භාවිතයන් පිළිබඳව ඇගයීම සඳහා භාවිතා කරන ලද උපකල්පන සාධාරණ හා යෝග්‍ය බව කළමනාකාරිත්වයේ විශ්වාසයි. කෙසේ නමුත් එකී උපකල්පන බොහෝ විට වෙනස්විය හැකිය. මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීමේදී යොදා ගන්නා ලද බද්දට පෙර වට්ටම් අනුප්‍රමාණය 6.86% ක් වන අතර අවුරුදු 5 ට ඔබ්බෙන් වූ මුදල් ප්‍රවාහ ඉහත කී උපදේශක විසින් කරන ලද උපකල්පන සේ සලකනු ලැබේ. ස්වාධීන අන්තර්ජාතික විශේෂඥයෙකු යොදා ගනිමින් තම යාත්‍රාවේ අවශේෂ අගය ඇස්තමේන්තු කරයි.

සී/ස ලංකා නැව් සංස්ථාව
මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්
මාර්තු 31 දිනට

	සටහන්	2016 රු.	2015 රු.
10.1	කෙරීගෙන යන ප්‍රාග්ධන වැඩ - ගොඩනැගිලි		
	වර්ෂය ආරම්භයේ ශේෂය	<u>3,626,440</u>	<u>3,626,440</u>
	වර්ෂය අවසානයේ ශේෂය	10 <u>3,626,440</u>	<u>3,626,440</u>
10.2	ස්ථාවර වත්කම්වල ඉදිරිපිට කෙරීගෙන යන වටිනාකම		
	පිරිවැය අනුව	5,579,712,032	32,338,732
	තක්සේරු කිරීම් අනුව	<u>4,000,000</u>	<u>4,000,000</u>
	10	<u>5,583,712,032</u>	<u>36,338,732</u>

ඉඩම් හා ගොඩනැගිලි 1994 ජූලි මස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මගින් නැවතත් තක්සේරු කරන ලදී. ඉඩම් හා ගොඩනැගිලි අදාළ ගැලපුම් සහිතව ඒවායේ උපරිම භාවිත තත්ත්වයන් අනුව විවෘත වෙළඳපොළේ වටිනාකම් පදනම් කරගෙන තක්සේරු කරන ලදී. විලම්භිත බද්ද ඇතුළු තක්සේරුවේ ප්‍රතිඵල, ප්‍රත්‍යාගණන සංවිනය තුළ හඳුනා ගන්නා ලදී.

10.3 **ක්ෂයවීම් අඩුකරමින් ඉක්බිතිව වත්කම් ඉදිරියට ගෙන යන ලද්දේ නම් මූල්‍ය ප්‍රකාශනයන්හි ඇතුළත් කිරීමට ඉඩ තිබූ ප්‍රත්‍යාගණනය කළ වත්කම්වල ඉදිරියට ගෙන යන වටිනාකම**

පිරිවැය	1,120,000	1,120,000
සමුච්චිත ක්ෂයවීම්	<u>(1,120,000)</u>	<u>(1,120,000)</u>
ඉදිරියට ගෙන යන වටිනාකම	=	=

රුපියල් 16704617 (2015 13269081) ක් වූ දේපොල, පිරියත හා උපකරණ සම්පූර්ණයෙන් ක්ෂයගත කරන ලද අතර සමාගමේ ප්‍රයෝජනය සඳහා එසේම තිබෙන්නට හරින ලදී.

11	කෙරීගෙන යන ප්‍රාග්ධන වැඩ - යාත්‍රා	සිලෝන් බ්‍රිස් යාත්‍රාව	සිලෝන් ප්‍රින්ස්	මුළු මුදල
-----------	---	--------------------------------	-------------------------	------------------

පිරිවැය	රු.	යාත්‍රාව රු.	රු.
2015 අප්‍රේල් 1 වැනි දිනට ශේෂය	2,957,886,893	1,991,060,102	4,948,946,995
වර්ෂය තුළ එකතු කිරීම්	2,119,083,078	1,011,366,090	3,130,449,168
ණයට ගැනුම් පිරිවැය	502,724,866	436,069,854	938,794,720
දේපොල , පිරියත හා උපකරණ වලට වූ මාරු කිරීම් ශේෂය 2016 මාර්තු 31 දිනට	<u>(5,579,694,837)</u>	=	<u>(5,579,694,837)</u>
	=	<u>3,438,496,046</u>	<u>3,438,496,046</u>
සාමාන්‍ය ණයට ගැනුම් පිරිවැය ප්‍රාග්ධනීකරණ අනුපාතය - 10.91%		2015	2014
		රු.	රු.

12 අස්පාශ්‍ය වත්කම් :

පරිගණක මෘදුකාංග පිරිවැය			
වර්ෂය ආරම්භයේදී ශේෂය		<u>6,144,497</u>	<u>6,144,497</u>
වර්ෂය අවසානයේදී ශේෂය		<u>6,144,497</u>	<u>6,144,497</u>
සමුච්චිත ක්‍රමක්ෂය			
වර්ෂය ආරම්භයේදී ශේෂය		<u>6,144,497</u>	<u>6,144,497</u>
වර්ෂය අවසානයේදී ශේෂය		<u>6,144,497</u>	<u>6,144,497</u>
මාර්තු 31 දිනට කපාහැරී වටිනාකම		=	=

සී/ස ලංකා නැව් සංස්ථාව
මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්
මාර්තු 31 දිනට

13 ආශ්‍රිත සමාගම්වල ආයෝජන

	කොටස් සංඛ්‍යාව	ධාරිතා ප්‍රතිශතය	2015 රු.	2016 රු.
සී/ස සිලෝන් ෂීපිං එජන්සි (පෞද්) හානිකරණය සඳහා ප්‍රතිපාදන	9,999	100%	99,990 <u>(99,990)</u>	99,990 <u>(99,990)</u>

උපකාරක සමාගම් වසාදැමීම සඳහා 2006 මාර්තු 20 දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී ගන්නා ලද තීරණයේ ප්‍රතිඵලයක් වශයෙන් උපකාරක සමාගමේ මූල්‍ය ප්‍රකාශ සමාගම විසින් එකාබද්ධ නොකරන ලදී. අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයෙන් ඉක්බිතිව 2006 මැයි මස සිට උපකාරක සමාගම් ඇවර කෙරෙමින් පවතී.

14 ආශ්‍රිත සමාගම්වල ආයෝජන

ස්කන්ධ ක්‍රමය අනුව ඉදිරියට ගෙන යන වත්කම

සී/ස සිලෝන් ෂීපිං ලයින්ස් (පුද්.)	216,721,799	200,198,909
සී/ස සිලෝන් ෂීපිං එජන්සි (පුද්.)-සිංගප්පූරුව	49,642,597	49,660,874
	<u>266,364,396</u>	<u>249,859,783</u>

14.1 ආශ්‍රිත සමාගම්වල ආයෝජන

පිරිවැය	කොටස් ගණන	ධාරිතා ප්‍රතිශතය		
සී/ස සිලෝන් ෂීපිං ලයින්ස් (පුද්.) සමාගම	156,942	39%	1,569,420	1,569,420

සී/ස සිලෝන් ෂීපිං එජන්සි (පුද්.)	24,500	49%	143,622	143,622
සමාගම සිංගප්පූරුව			<u>1,713,042</u>	<u>1,713,042</u>

14.2 ස්කන්ධ ක්‍රමය අනුව ආශ්‍රිත සමාගම්වල ආයෝජන සංවලන ශුද්ධ වත්කම්වල ආයෝජකගේ කොටස

වර්ෂය ආරම්භයේදී ශේෂය			249,859,783	239,773,085
ආශ්‍රිත සමාගම්වල ලාභයේ කොටස (බදු රහිත)			16,541,363	12,331,550
ආශ්‍රිත සමාගම්වල වෙනත් විස්තීරණ ආදායම් කොටස (බදු රහිත)			316,372	(1,891,729)
ලාභාංශ ආදායම			<u>(353,122)</u>	<u>(353,123)</u>
වර්ෂ අවසානයේ ශේෂය			<u>266,364,396</u>	<u>249,859,783</u>

14.3 ආශ්‍රිත සමාගම්වල සංක්ෂිප්ත මූල්‍ය තොරතුරු

	සී/ස සිලෝන් ෂීපිං එජන්සි (පොද්ග) සමාගම - සිංගප්පූරුව		සී/ස සිලෝන් ෂීපිං ලයික්ස් (පොද්ග) සමාගම	
	2015	2014	2015	2014
දෙසැම්බර් 31 දිනට				
මුළු වත්කම්	165,990,831	187,137,065	713,096,816	644,475,603
මුළු වගකීම්	57,217,066	78,326,001	104,719,963	78,465,111
ශුද්ධ වත්කම්	108,773,765	108,811,064	608,376,853	566,010,492
ආදායම	552,954,826	607,215,332	415,654,415	384,974,776
මෙහෙයුම් වියදම්	552,138,230	604,153,360	406,779,687	384,911,018
වෙනත් ආදායම්	67,559	71,216	22,025,270	13,342,430
වර්ෂය සඳහා ලාභය	750,678	3,238,105	41,470,592	27,550,971
වර්ෂය සඳහා මුළු	750,678	3,238,105	43,271,826	28,210,873
විස්තීරණ ආදායම				

සී/ස ලංකා නැව් සංස්ථාව
මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්
මාර්තු 31 දිනට

		සටහන්	2016 රු.	2015 රු.
15 මූල්‍ය සාධන පත්‍ර				

මූල්‍ය වත්කම් වර්ගීකරණය සහ මූල්‍ය වගකීම්

මූල්‍ය වත්කම්වල සහ මූල්‍ය වගකීම්වල ඉදිරියට ගෙන යන වටිනාකම් මූල්‍ය තත්ව ප්‍රකාශයන් තුළ පහත සඳහන් පරිදි වේ.

මූල්‍ය වත්කම් සහ වගකීම්වල ඉදිරියට ගෙන යන වටිනාකම

15.1 මූල්‍ය වත්කම්

15.1.1 විකිණීමට ඇති

ලැයිස්තුගත ආයෝජන	16.1	20,201,458	28,143,708
ලැයිස්තුගත නොවූ ආයෝජන	16.2	<u>2,377,070</u>	<u>2,377,070</u>
ආයෝජන		<u>22,578,528</u>	<u>30,520,778</u>

ලැයිස්තුගත ආයෝජන ගණනය කරනු ලබන්නේ සක්‍රීය වෙළඳපොළේ ලැයිස්තුගත මිල පදනම් කරගත් සාධාරණ මිල අනුවය. ලැයිස්තුගත නොවූ ආයෝජනවල සාධාරණ මිල ස්ථිරසාර ලෙස පිරිවැය අනුව ගණනය කළ නොහැකි බැවින් හානිකරණය වීම සඳහා වූ ප්‍රතිපාදන අඩුකොට ආගණනය කෙරේ.

15.1.2 කල්පිරීම සඳහා තැබූ ආයෝජන

භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජන	20	150,380,701	401,804,634
---------------------------	----	-------------	-------------

කල්පිරීම සඳහා තබා ඇති ආයෝජන මනිනු ලබන්නේ පොලී ලැබීම් නියමිත ඇතුළත් කිරීම් සහිතවය.

15.1.3 ණය සහ ලැබීම් නියමිත

වෙළඳ හා වෙනත් ලැබීම් නියමිත	18	832,360,894	939,876,153
කෙටිකාලීන ආයෝජන	21	249,127,541	236,564,356
මුදල් හා මුදල් සාමාන්‍යන්	22	388,146,363	220,458,402
		<u>1,469,634,798</u>	<u>1,369,898,911</u>

ණය සහ ලැබීම් නියමිත, ඒවායේ ඉදිරියට ගෙන යන වටිනාකම අනුව සඳහන් කෙරෙනුයේ, ඒවායේ ඉදිරියට ගෙනයන වටිනාකම සාධාරණ අගයට ආසන්න වන හෙයිනි.

මුළු මූල්‍ය වත්කම		<u>1,642,594,027</u>	<u>1,829,224,323</u>
-------------------	--	----------------------	----------------------

15.2 මූල්‍ය වගකීම්

වෙළඳ හා වෙනත් ගෙවීම් නියමිත	30	744,216,814	713,350,008
-----------------------------	----	-------------	-------------

මුළු මූල්‍ය වගකීම්		<u>744,216,814</u>	<u>713,350,008</u>
--------------------	--	--------------------	--------------------

මූල්‍ය වගකීම්, ඒවායේ ඉදිරියට ගෙනයන වටිනාකම අනුව සඳහන් කෙරෙනුයේ ඒවායේ ඉදිරියට ගෙනයන වටිනාකම සාධාරණ අගයට ආසන්න වන බැවිනි.

		2016 රු.	2015 රු.
16 විකිණීමට තබා ඇති මූල්‍ය වත්කම	සටහන්		
ලැයිස්තුගත ආයෝජන	16.1	20,201,458	28,143,708
ලැයිස්තුගත නොවූ ආයෝජන	16.2	<u>2,377,070</u>	<u>2,377,070</u>
		<u>22,578,528</u>	<u>30,520,778</u>

16.1 ලැයිස්තුගත ආයෝජන

වර්ෂය ආරම්භයේදී ශේෂය		28,143,708	28,620,720
සාධාරණ අගය වෙනස්වීම් මත පාඩු		<u>(7,942,250)</u>	<u>(477,012)</u>
වර්ෂය අවසානයේදී ශේෂය	16	<u>20,201,458</u>	<u>28,143,708</u>

	2016		2015	
	කොටස් ගණන	පිරිවැය රු.	වෙළඳපොළ පිරිවැය රු.	වෙළඳපොළ වටිනාකම රු.
මර්කන්ටයිල් ෂීපීං කම්පනි PLC	238,506	<u>2,068,800</u>	<u>20,201,458</u>	<u>28,143,708</u>

16.2 ලැයිස්තුගත නොවූ ආයෝජන

ලැයිස්තුගත නොවූ ආයෝජන සාධාරණ අගය ගණනය කළ නොහැකි බැවින් භානිකරණය නොවූ පාඩු අඩුකොට පිරිවැය අනුව සඳහන් කරන ලදී.

	සටහන්	2015 රු.	2014 රු.
	කොටස් ගණන		
සී/ස ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍රසමාගම	31,206	312,060	312,060
සිලෝන් පොර්ට් සර්විසස් ලිමිටඩ්	5,000	50,000	50,000
සී/ස ලංකා පොර්ට් මැනෙජ්මන්ට් අන්ඩ් කන්සල්ටන්ට්	1,501	15,010	15,010
සී/ස ලංකා කෝල් කම්පනි (පෞද්.) සමාගම	200,000	<u>2,000,000</u>	<u>2,000,000</u>
	16	<u>2,377,070</u>	<u>2,377,070</u>

17 විලම්භිත බදු වත්කම් (බැඳියාවන්)

වර්ෂය ආරම්භයේදී ශේෂය		3,904,317	3,947,404
වර්ෂය තුළ ප්‍රත්‍යාවර්තන	8	<u>(39,507,790)</u>	<u>(43,087)</u>
වර්ෂය අවසානයේ ශේෂය	17.1	<u>(35,666,473)</u>	<u>3,904,317</u>

වත්කම්වල හා වගකීම්වල ඉදිරියට ගෙනයන වටිනාකම් සහ වත්කම් හා වගකීම්වල බදු පදනමේ ඉදිරියට ගෙනයන වටිනාකම අතර තාවකාලික වෙනස්කම් මත විලම්භිත බද්ද හඳුනාගනු ලබන අතර 28% සඵල පොලී අනුපාතය අනුව ගණනය කරනු ලැබේ.

	සටහන්	2016 රු.	2015 රු.
17.1 බදුවත්කම් හා වගකීම්වල විලම්භිත බදු විශ්ලේෂනය			
විලම්භිත බදු වගකීම්			
ක්ෂය ගත කිරීම් ත්වරණය මගින්		<u>(516,258,990)</u>	<u>(2,847,320)</u>
		<u>(516,258,990)</u>	<u>(2,847,320)</u>
විලම්භිත බදු වත්කම්			
බදු පාඩුවලින්		472,969,051	-
විශ්‍රාම ප්‍රතිලාභ බැඳියාවන්ගෙන්		<u>7,623,466</u>	<u>6,751,637</u>
	17	<u>480,592,517</u>	<u>6,751,637</u>
		<u>(35,666,473)</u>	<u>3,904,317</u>

විලම්භිත බදු වත්කම් විශ්‍රාම ප්‍රතිලාභ බැඳියාවන් උදෙසා ප්‍රතිපාදන වශයෙන් ද සෙසු ලැබීම් භානිකරණය ප්‍රතිපාදන සඳහා ද හඳුනාගැනෙන අතර ඉදිරියට ගෙනයන බදු අහිමිවීම් බද්දට යටත් ලාභ සම්භාවිත තරමට උපලබ්ධි කෙරෙන අතර විලම්භිත බදු බැඳියාවන් ක්ෂය කිරීම් හා ප්‍රත්‍යාගණන අතිරික්ත ත්වරණය කිරීම් සඳහා හඳුනා ලනු ලැබේ.

18 වෙළඳ හා වෙනත් ලැබීම් නියමිත

වෙළඳ ලැබීම් නියමිත			
තැන්පතු හා අත්තිකාරම්	18.1	824,670,982	852,775,200
කාර්යමණ්ඩල ලැබීම් නියමිත	18.2	8,599,715	10,414,450
අනෙකුත් ලැබීම් නියමිත	18.3	38,080,656	40,426,663
	18.4	<u>(38,990,459)</u>	<u>36,259,840</u>
18.1 වෙළඳ ලැබීම් නියමිත		<u>832,360,894</u>	<u>939,876,153</u>

වෙළඳ ලැබීම් නියමිත		1,191,274,179	1,167,907,279
භානිකරණය සඳහා ප්‍රතිපාදන		<u>(366,603,197)</u>	<u>(315,132,078)</u>
	18	<u>824,670,982</u>	<u>852,775,200</u>

වෙළඳ ලැබීම් නියමිත තුළ සම්බන්ධිත පාර්ශව වලින් ලැබෙන පහත දැක්වෙන ලැබීම් නියමිත අඩංගුය

සම්බන්ධිත පාර්ශව වලින් ලැබීම් නියමිත			
රාජ්‍ය ආයතන		818,272,320	834,360,421
වෙළඳ ලැබීම් නියමිතවල කාලසීමා පහත දැක්වේ.			
සම්බන්ධිත පාර්ශව වලින් ලැබීම් නියමිත			
රාජ්‍ය ආයතන			
වෙළඳ ලැබීම් නියමිතවල කාලසීමා පහත දැක්වේ			
වෙළඳ ලැබීම් නියමිත කාලසීමා			
එක් අවුරුද්දක් දක්වා		680,890,435	804,552,898
අවුරුදු 1-4 දක්වා		143,780,548	122,554,672
අවුරුදු 4 ට වැඩි		<u>366,603,197</u>	<u>240,799,709</u>
		<u>1,191,274,180</u>	<u>1,167,907,279</u>

වෙළඳ ලැබීම් නියමිත, භානිකරණයවීම් වෙනුවෙන් සමාලෝචනය කරන ලදී. ඇතැම් වෙළඳ ලැබීම් නියමිත භානිකරණය වී ඇති බව පෙනුණි. එවැනි භානිකරණයවීම් සඳහාසටහන 3.9.1 සටහන පරිදි පතිපාදන සලසන ලදී.

වෙළඳ ලැබීම් වෙනුවෙන් සලසන ලද ප්‍රතිපාදන විස්තර

විශේෂිත භානිකරණයවීම්			
රජයේ ආයතන		36,206,870	36,206,870
විදේශීය නියෝජිතයන්		64,024,592	64,024,592
පෞද්ගලික ආයතන		44,083,601	44,083,601
වෙනත්		31,944,098	31,944,098
සාමූහික අපවය		<u>190,344,036</u>	<u>138,872,917</u>

366,603,197 315,132,078

	සටහන්	2016 රු.	2015 රු.
18.2 තැන්පතු හා අත්තිකාරම්			
බහාලුම් තැන්පතු		5,631,108	5,359,017
වෙනත් ආපසු ගෙවිය යුතු තැන්පතු		7,914,464	7,914,465
අත්තිකාරම්		<u>3,383,053</u>	<u>5,469,878</u>
		<u>16,928,625</u>	<u>18,743,360</u>
හානිකරණය සඳහා ප්‍රතිපාදන		<u>(8,328,910)</u>	<u>(8,328,910)</u>
	18	<u>8,599,715</u>	<u>10,414,450</u>
18.3 කාර්යමණ්ඩල ලැබීම් නියමිත			
කාර්යමණ්ඩල ණය		33,368,238	36,130,946
අත්තිකාරම් සහ වෙනත්		<u>4,712,418</u>	<u>4,295,717</u>
	18	<u>38,080,656</u>	<u>40,426,663</u>
18.4 අනෙකුත් ලැබීම් නියමිත			
ඇප සහතික වූ අලුත්වැඩියා ලැබීම් නියමිත		19,839,635	19,839,635
හාණ්ඩාගාරයේ අයත්, රාජ්‍ය ආයතනවල තාවකාලික අතිරික්ත මුදල්		59,558,465	59,558,465
වෙනත්		<u>(95,086,749)</u>	<u>(19,836,450)</u>
		<u>(15,688,649)</u>	<u>59,561,650</u>
හානිකරණය සඳහා ප්‍රතිපාදන		<u>(23,301,810)</u>	<u>(23,301,810)</u>
	18	<u>(38,990,459)</u>	<u>36,259,840</u>
19 ව්‍යවස්ථාපිත ලැබීම් නියමිත			
රඳවා ගැනීමේ බද්ද		1,425,820	-
හාණ්ඩ හා සේවා බද්ද		18,936,777	18,936,777
ජාතික ආරක්ෂක බද්ද		<u>2,612,349</u>	<u>2,612,349</u>
		<u>22,974,946</u>	<u>21,549,126</u>
20 කල් පිරීම සඳහා ආයෝජන			
හාණ්ඩාගාර බිල්පත්වල ආයෝජන		<u>150,380,701</u>	<u>401,804,634</u>
21 කෙටිකාලීය ආයෝජන			
ස්ථීර තැන්පතු ආයෝජන	21.1	217,730,685	205,867,304
රාජ්‍ය උකස් ආයෝජන බැංකුව - කාර්යමණ්ඩල ණය		<u>31,396,856</u>	<u>30,697,052</u>
		<u>249,127,541</u>	<u>236,564,356</u>
21.1 ස්ථීර තැන්පතු ආයෝජන			
මහජන බැංකුව		215,918,814	204,083,465
ලංකා බැංකුව		1,358,550	1,365,642
කොමර්ෂල් බැංකුව (PLC)		35,000	35,000

කොමර්ෂල් බැංකුව (PLC) ආරක්ෂණ හා නිවාස ණය		406,486	383,197
	21	<u>217,730,685</u>	<u>205,867,304</u>

		2016	2015
සී/ස ලංකා නැව් සංස්ථාව		රු.	රු.
මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්			
මාර්තු 31 දිනට	සටහන්		

22 මුදල් හා මුදල් සාමාන්‍යත්			
අත ඇති මුදල්		137,773	132,373
බැංකුවේ ඇති මුදල		<u>388,008,590</u>	<u>220,326,029</u>
මුදල් ප්‍රවාහ ප්‍රකාශය සඳහා ශේෂය		<u>388,146,363</u>	<u>220,458,402</u>

23 ප්‍රකාශිත ප්‍රාග්ධනය			
නිකුත් කළ සම්පූර්ණයෙන් ගෙවූ			
එකක් රු.10 බැගින් වූ කොටස් 5,000,000 ක්		<u>50,000,000</u>	<u>50,000,000</u>

24 කොටස් ප්‍රාග්ධනය සඳහා දායකත්වය			
ප්‍රාග්ධන දායකත්වය, කාරක ප්‍රාග්ධනය, අත්තිකාරම් හා නව මගී පරියන්ත සඳහා ආයෝජන වෙනුවෙන්			
හාණ්ඩාගාරයෙන් ලැබුණු මුදල් මෙයින් නියෝජනය වේ.			

25 ප්‍රාග්ධන සංචිතය			
මෙයින් දැක්වෙන්නේ ASTARSA ණය සහ මහජන බැංකුවෙන් ලබා ගන්නා ලද හාණ්ඩාගාර ඇප ණය			
වෙනුවෙන් මහහාණ්ඩාගාරය විසින් කරන ලද නිරවුල් කිරීම්ය.			

26 ප්‍රත්‍යාගණන සංචිතය			
1994 දී සිදු කරන ලද තක්සේරුව ප්‍රකාරව ප්‍රත්‍යාගණනය කරන ලද ඒ වත්කම් හඳුනානොගත් කල,			
ප්‍රත්‍යාගණනය කළ අතිරික්තයේ කොටස රඳවාගත් ඉපැයීම්වලට මාරු කිරීම් අනුව දේපොළ, පිරියත හා			
උපකරණවල ප්‍රත්‍යාගණ අතිරික්තය ප්‍රත්‍යාගණන සංචිතයට සම්බන්ධතාවයක් දක්වයි.			

28 දිගු කාලීන ණයට ගැනීම			
මහජන බැංකුව - යාත්‍රා ණය	28.1	7,397,712,000	4,715,550,000
ලංකා බැංකුව - පොලී ප්‍රාග්ධනීකරණ ණය	28.2	<u>566,544,501</u>	<u>146,237,543</u>
		<u>7,964,256,501</u>	<u>4,861,787,543</u>

28.1 මහජන බැංකුව - යාත්‍රා ණය			
වර්ෂය ආරම්භයේ ශේෂය		4,715,550,000	-
වර්ෂය තුළ ලැබූ මුදල		2,917,600,000	4,579,400,000
විණිමය පාඩු		<u>586,530,000</u>	<u>136,150,000</u>
		8,219,680,000	4,715,550,000
වසරක් තුළ ආපසු ගෙවීම්	31	<u>821,968,000</u>	-
අවුරුද්දකින් පසුව නැවත ගෙවීම්	28	<u>7,397,712,000</u>	<u>4,715,550,000</u>

මුළු මුදල සහ කාලය ආවරණය වන පරිදි ඇප සහතිකයක් හාණ්ඩාගාරයෙන් ලබා දී ඇත.

28.2 මහජන බැංකුව - පොලී ප්‍රාග්ධනීකරණ ණය

වර්ෂය ආරම්භයේ ශේෂය		146,237,543	-
වර්ෂය තුළ ලැබුණු මුදල්		407,227,745	146,237,543
විනිමය පාඩු		<u>13,079,213</u>	-
වර්ෂය අවසානයේ ශේෂය		<u>556,544,501</u>	<u>146,237,543</u>
අවුරුද්දකින් පසුව නැවත ගෙවීම්	28	<u>566,544,501</u>	<u>146,237,543</u>

සී/ස ලංකා නැව් සංස්ථාව

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්
මාර්තු 31 දිනට

2016 2015

සටහන් රු. රු.

29 විශ්‍රාම ප්‍රතිලාභ බැඳියාවන් - පාරිකෝෂික

වර්ෂය ආරම්භයේදී ශේෂය		24,112,990	20,341,572
වර්ෂය සඳහා ප්‍රතිපාදන	29.1	5,716,177	6,059,663
		29,829,167	26,401,235
වර්ෂය තුළදී කරන ලද ගෙවීම්		<u>(2,602,502)</u>	<u>(2,288,245)</u>
වර්ෂය අවසානයේදී ශේෂය		<u>27,226,665</u>	<u>24,112,990</u>

29.1 වර්ෂය සඳහා ප්‍රතිපාදන

ප්‍රවර්තන සේවා පිරිවැය		1,097,613	1,033,191
වර්ෂය සඳහා පොලී ගාස්තු		2,343,082	1,988,771
ජීවගණක උපකල්පන හා වෙනස්වීම් මත උද්ගත වූ (ලැබීම්)		<u>2,275,482</u>	<u>3,037,701</u>
පාඩු			
	29	<u>5,716,177</u>	<u>6,059,663</u>

භාවිතා කරන ලද ප්‍රධාන උපකල්පන පහත දැක්වේ.

වට්ටම් සාධකය	10.74%	10.70%
අපේක්ෂිත අනාගත වැටුප් වැඩිවීම්	1.25%	1.20%
කාර්යමණ්ඩල පිරිවැටුම් සාධකය	2.56%	4.30%
විශ්‍රාම වයස	අවුරුදු 60	අවුරුදු 60

මෙම උපකල්පන, විශ්‍රාම ප්‍රතිලාභ බැඳියාවන් කොතෙක්දැයි යන්න නිශ්චය කරගනු සඳහා කළමණාකාරිත්වය විසින් යොදාගත් විචල්‍යත්වයේ ප්‍රශස්ත ඇස්තමේන්තු පදනම් කරගෙන මෙම උපකල්පන ගොඩනගන ලදී. දිගුකාලීන රජයේ බැඳුම්කර වල වෙලඳපොළ අනුපාත පදනම් කරගෙන වට්ටම් සාධකය තීරණය කරන ලදී.

30 වෙළඳ හා වෙනත් ගෙවීම් නියමිත

වෙළඳ ගෙවීම් නියමිත		716,012,151	710,444,962
තැන්පතු		99,363	99,362
වෙනත්		<u>28,105,298</u>	<u>2,805,683</u>

31 කෙටි කාලීන ණය

821968000

මහජන බැංකුව - යාත්‍රා ණය

32 ව්‍යවස්ථාපිත ගෙවීම් නියමිත

ප්‍රවර්තන බද්ද

6,690,281 77,767,300

මුද්දර ගාස්තු

19,674 19,399

එකතු කළ අගය මත බද්ද (VAT)

33,800,253 77,002,904

40,511,470 154,789,604

33 උපවිත වියදම්

උපවිත වියදම්

7,175,835 7,140,692

සී/ස ලංකා නැව් සංස්ථාව

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

34. අසම්භාව්‍ය වගකීම්

සාමාන්‍ය කටයුතු කරගෙන යාමේ දී උද්ගත වූ නෛතික හිමිකම් පෑම් හැරුණුකොට ගැලපුම් හෝ

හෙළිදරව් කිරීම් අවශ්‍ය වූ සැලකිය යුතු අවිනිශ්චිත බැඳියාවන් වාර්තා කරන අවසාන දිනට නොවීය. මෙකී හිමිකම් පෑම් සාධාරණීකරණය කළ නොහැකි ඒවා බවත් ඒවා නිරවුල් කිරීමට යාම වෙනුවෙන් සමාගමේ සම්පත් පිටතට ගලායාමේ හැකියාව දුරස්ථ බව කළමණාකාරීත්වයේ අදහසයි. මෙම ඇගයීම සමාගමේ නීති අංශයෙන් ලද උපදෙස් වලට අනුකූල වේ. ඒ අනුව පහත සඳහන් තහවුරු වීම් සඳහා ප්‍රතිපාදන වෙන්කර නොමැත.

ලංකා ගල් අඟුරු සමාගමට ගල් අඟුරු සැපයීම පිණිස ඉන්දියාවේ මුම්බායිහි M/S Taurining iron & steel සමාගම සමඟ ලංකා නැව් සංස්ථාව ගිවිසුමට එළඹෙන ලදී. පුත්තලමේ පිහිටි “ලක්විජය” බලාගාරය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් වූ මිලදී ගැනීම් සිදු කෙරෙන්නේ ලංකා ගල් අඟුරු සමාගම විසිනි. එම ගල් අඟුරු ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගල් අඟුරුවල තත්ත්වය පිළිබඳව කරන ලද පැමිණිල්ලකට අනුව ගල් අඟුරු සැපයීම නවතා දමන ලදී. දෙපාර්ශවය අතර තිබූ ගිවිසුම අනුව ඉහත කී ඉන්දියානු සමාගම සම්බන්ධයෙන් නීතිමය කටයුතු කොට අලාභය අයකර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලදී. ලංකා නැව් සංස්ථාව විසින් එම කරුණ නීතිපති දෙපාර්තමේන්තුවය යොමු කරන ලදුව එයින් උපදෙස් දී ඇත්තේ, නීතිමය කටයුතු කරගෙන යාම සඳහා ප්‍රබල සාක්ෂි තිබේ නම් ඒවා ඉදිරිපත් කළ යුතු බවයි. එවැනි ප්‍රබල සාක්ෂි තිබේනම් ඒවා ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට ඉන් ඉක්බිතිව දක්වන ලදී. කෙසේ නමුත්, බාල ගල් අඟුරු සැපයුමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට ඔවුන්ට පුළුවන් නොවීය. ඉහත සඳහන් තත්ත්වයන් තුළ මේ පිළිබඳව M/S Taurining iron & Steel සමාගම සමඟ මෙම ගැටලු සුභදගිලීව විසඳාගනු පිණිස සාකච්ඡා කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් දී ඇත. එබැවින් මෙම කරුණ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන ලදුව භාණ්ඩාගාරයේ ජේෂ්ඨ නිලධාරියෙකු සහාපති වශයෙන්ද

සමන්විතව භාණ්ඩාගාරයේ නියෝජිතයෙකු ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා නැව් සංස්ථාව, ලංකා ගල් අඟුරු සමාගම යන ආයතනවල නියෝජිතයන්ගේ සමන්විත සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම්ට බලය දීමට අමාත්‍යමණ්ඩලය විසින් තීරණය කරන ලදී. දැනට කමිටුව එකී M/S Taurining iron & steel සමාගම සමඟ සාකච්ඡා පවත්වා අවසන් කර ඇති අතර ඒ පිළිබඳව වාර්තාව වරාය හා නාවික අමාත්‍යාංශයට ඉදිරිපත් කොට තිබේ. ඉක්බිතිව වාර්තාවේ ඇතුළත් කරුණු අමාත්‍යමණ්ඩලය වෙත ඉතා ඉක්මණින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනු ලැබේ.

ගිවිසුමට අදාළ වගකීම් වගලත්තරකාර නැව් හිමියා ඉටු කිරීමට අපොහොසත් වීම නිසා තෙල් තොග 03 ක් ගිවිසුම නතර කිරීමට පෙරාතුව ප්‍රවාහනය කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලද අතර ඔවුන්ගේ මතය දැන ගැනීම පිණිස කිප අවස්ථාවක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් විමසීම් කරන ලදී. ඉදිරි කටයුතු සඳහා ඔවුන්ගේ මතය ලැබෙයයි අපේක්ෂිතය. ලංකා බනිජ තෙල් සංස්ථාව ලංකා නැව් සංස්ථාව වෙතින් අයවිය යුතු මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වශයෙන් වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් වෙත ඊට මැදිහත්ව එකී රාජ්‍ය ආයතන දෙකටම පිලිගත හැකි ආකාරයෙන් විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලුම් කොට තිබේ. ඒ අනුව මෙම කරුණු සාකච්ඡා කොට දෙපාර්ශවයටම පිලිගත හැකි නියමයන් පිළිබඳව එකඟතාවයකට පැමිණ මෙම කරුණ විසඳාගනු පිණිස, ආයතන දෙකෙහිම නියෝජිතයන්ගෙන් සහ රාජ්‍ය ව්‍යවසාය පිණිස ආයතන දෙකෙහිම නියෝජිතයන්ගෙන් සහ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ එක් නියෝජිතයෙකුගෙන් සමන්විත කමිටුවක් රේඛීය අමාත්‍යාංශය විසින් පත් කරන ලදී. කමිටුව දැනටමත් කටයුතු ආරම්භ කොට තිබේ.

35. ආශ්‍රිත පාර්ශව පිළිබඳ හෙලිදරව් කිරීම.

35.1 ප්‍රධාන කළමනාකරණ නිලධාරී පිරිස් සමඟ ගණුදෙනු

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති LKAS 24 ප්‍රකාරව “සම්බන්ධිත පාර්ශව කිරීම්” ප්‍රධාන කළමනාකරණ පිරිස් යනු සෘජුව හෝ වක්‍රව ආයතනයේ ක්‍රම සම්පාදනය, මෙහෙයවීම හා පාලනය කිරීමට වගකීම පැවරී ඇති කණ්ඩායම්ය. ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලය, මහ කළමනාකරු හා මෙහෙයුම් කළමනාකරුවන් ප්‍රධාන කළමනාකරණ පිරිස් ලෙස වර්ග කරනු ලැබ තිබේ.

ප්‍රධාන කළමනාකරණ නිලධාරී පිරිස් සමඟ ගණුදෙනු	2016 රු.	2015 රු.
පඩිනඩි හා අනෙකුත් කෙටි කාලීන සේවක ප්‍රතිලාභ	17,179,573	14,291,049
භිහිටි ණය හා අත්තිකාරම්	4,951,450	3,240,326
පශ්චාත් රැකියා නියුක්ති ප්‍රතිලාභ	8,877,913	1,262,604

35.2 ආශ්‍රිත පාර්ශව සමඟ ගණුදෙනු

ආශ්‍රිත පාර්ශව සමඟ සමාගම විසින් සිදුකළ කැපීපෙනෙන ගණුදෙනුවල විස්තර පහත දැක්වේ.

ශ්‍රී ලංකා රජය, රජය සතු ව්‍යවසාය සහ රජයට සම්බන්ධ අනෙකුත් ආයතන සමඟ ගණුදෙනු

සමාගම විසින් නිරත වූ සම්බන්ධිත පාර්ශව ගණුදෙනුවලින් කැපී පෙනෙන ඒවා පහත දැක්වේ. ශ්‍රී ලංකා

රජය සතු ව්‍යවසායන් හා රජයට සම්බන්ධ සෙසු ආයතන සමඟ ගනුදෙනු , ශ්‍රී ලංකා රජය, සමාගමේ එකම ප්‍රාග්ධනධාරියා වන අතර, සමාගමේ මෙහෙයුම් කටයුතු පාලනය කිරීමේ අයිතිය රජය සතු වේ. ඒ අනුව , ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා රජය විසින් ඒකාබද්ධව පාලනය කිරීමේ අයිතිය රජය සතු වේ. ඒ අනුව, ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා රජය විසින් ඒකාබද්ධව පාලනය කරනු ලබන හා කැපී පෙනෙන බලපෑම් කරනු ලබන අනෙකුත් ආයතන (රජයට සම්බන්ධ ආයතන) සමාගම මගින් සලකනු ලබන්නේ සම්බන්ධිත පාර්ශව ලෙසිනි.

සම්බන්ධිත පාර්ශව	ගනුදෙනු ස්වභාවය	ගනුදෙනුවේ වටිනාකම	ලැබිය යුතු දිනය/ ශේෂ වටිනාකම 2016.03.31
		රු.	රු.
ශ්‍රී ලංකා රජය	නැව්බඩු ප්‍රවාහන ගාස්තු, කුලී ගාස්තු, බහාලුම් කුලියට දීම, නිශ්කාෂණය හා නැව්බඩු යැවීම සහ සෙසු අය පැනවීම්, ප්‍රධාන නැවත ගෙවීම් නිරවුල් කිරීම්	123,644,395	
		(122,914,200)	80,618,547
රජය සතු වාහන ව්‍යවසාය	නැව්බඩු ප්‍රවාහන ගාස්තු, නිශ්කාෂණය හා නැව්බඩු යැවීම සහ සෙසු අය පැනවීම් නිරවුල් කිරීම් නිරවුල් කිරීම්	162,128,029	
		(75,043,973)	106,752,013
	නැව්බඩු ප්‍රවාහන ගාස්තු, ගොඩබැම්, නැව් වලට තෙල් එසවීමේ ගාස්තු නිරවුල් කිරීම්	3,751,203,590	
		(3,856,019,852)	628,767,289
වෙනත් රජයට සම්බන්ධ ආයතන	නිශ්කාෂණය කිරීම් හා නැව්බඩු යැවීම, බහාලුම් කුලියට සීම හා වෙනත් ගාස්තු නිරවුල් කිරීම්	3,593,360	
		(2,681,450)	2,134,471

36 වාර්තා කිරීමේ දිනට පසුව උද්ගත වූ සිදුවීම්

පහත දැක්වෙන දෑ හැරුණුකොට මූල්‍ය ප්‍රකාශවල ගැලපුම් හෝ හෙළිදරව් කිරීම් සිදුකිරීම අවශ්‍ය කෙරෙන වැදගත් සිදුවීම් කිසිවක් නැත.

37 ප්‍රාග්ධන බැඳියාවන්

2014 පෙබරවාරි 18 දින එ.ජ. ඩොලර් මිලියන 70 ක මුදලකට චීනයේ AVIC International Beijing සමාගම වෙතින් DWT 63000 Panamax Bulkers (පුහුණුකිරීමේ පහසුකම් සහිත) අලුතින් නැව් දෙකක් තැනීම සඳහා සමාගම විසින් ගිවිසුමකට බැඳුනි. 2013 දෙසැම්බර් 23 වැනි දින පුහුණුවීම් පහසුකම් සහිත එකී නාවික යාත්‍රා දෙක තැනීම සඳහා ඉහත කී සමාගම විසින් ඉදිරිපත් කෙරුණු ස්වාධීන යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඉදිරිපත් කරන දිනට බැංකුව එ.ජ.ඩොලර් මිලියන 56 ක් ගෙවිය යුතුව තිබිණි.

“ගැණුම්කාර ණය ” කොන්දේසි යටතේ යාත්‍රා සැපයුම්කරු සමඟ සමාගම විසින් ගිවිසුමකට එළඹ තිබූ නිසා එකී අරමුදල් සපයා ගැනීමේ අවශ්‍යතාවය පිරිමසා ගැනීම පිණිස මහජන බැංකුවෙන් එ.ජ.ඩොලර්

මිලියන 70 ක (මාස 06 ක LIBOR+5.5% ක පොලියක් යටතේ) ණය පහසුකමක් ලබා ගත්තේය. තවද මහජන බැංකුව මේ සඳහා එ.ජ. ඩොලර් මිලියන 10 ක (මාස 06 ක කාලයක් සඳහා වාර්ෂික LIBOR+3% ක පොලියක් යටතේ) අතිරේක මුදලක් ඊට පොලිය ගෙවීම පිණිස ලබා දී තිබේ.

38 මූල්‍ය අවදානම් කළමනාකරණය

මූල්‍ය උපකරණ භාවිතය තුළින් සමාගමට පහත දැක්වෙන මූල්‍ය අවදානම්වලට මුහුණ දීමට හැකිවන අතර එබඳු මූල්‍ය අවදානම් සමනය කර ගැනීම සඳහා සමාගම විවිධ කළමනාකරණ ක්‍රමෝපාය භාවිතයට ගනී.

- 38.1 ණය අවදානම
- 38.2 ද්‍රවශීලී අවදානම
- 38.3 වෙළඳපොළ අවදානම (මුදල් ඒකක අවදානම පොලී අනපාතික අවදානම)

සමාගමේ මූල්‍ය උලකරණවලට අයත් වන්නේ ලැයිස්තුගත හෝ ලැයිස්තුගත නොවූ කොටස් ආයෝජන, කාලීන තැන්පතු වල හා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජන, මුදල් හා මුදල් සමානදෑය. සමාගමට එහි ප්‍රධාන ව්‍යාපාරික කටයුතු වලින් වෙළඳ ලැබීම් නියමිත හා ගෙවීම් නියමිත ද තිබේ. කෙටිකාලීන තැන්පතු සඳහා ආයෝජනය කිරීමේ ප්‍රධාන අරමුණ වනුයේ මෙහෙයුම් කටයුතු සඳහා ද්‍රවශීලතාව පවත්වා ගැනීමයි. ලැයිස්තුගත හා ලැයිස්තුගත නොවන කොටස්වල ආයෝජනය කිරීම වූ කලී උපායමාර්ග ආයෝජනයකි.

38.1 ණය අවදානම

ණය අවදානම වූ කලී, සම පාර්ශවකරු විසින් ගිවිසුමට අදාළ බැඳියාවන් ඉටුකිරීමට ආපොහොසත් වන තැන්හිදී සමාගමට දැරීමට සිදුවන මූල්‍ය පාඩුය. ණය අවදානම් උද්ගත වන්නේ ප්‍රධාන වශයෙන්ම බැංකුවල ඇති තැන්පතු, මුදල් හා මුදල් සාමායන් (අත ඇති මුදල් භාර) සහ ගනුදෙනුකරුවන් වෙතින් වූ ලැබීම් නියමිත වලිනි. ණය අවදානමට යටත් මූල්‍ය වත්කම් උපරිම ණය අවදානම්වලට නිරාවරණය වීම ඒවායේ ඉදිරියට ගෙනයන වටිනාකමට සමාන වේ.

2016 මාර්තු 31 දිනට වාර්තා කරන ලද මූල්‍ය උපකරණ උපරිම අවදානම්වලට නිරාවරණය වීම පහත සටහනින් දැක්වේ.

	සටහන්	2016 රු.	2015 රු.
මූල්‍ය වත්කම්, අවදානම්වලට නිරාවරණය වීම			
මුදල් හා මුදල් සාමායන්	36.1.1	388,008,590	220,326,030
බැංකු වෙත ඇති කාලීන තැන්පතු		249,127,541	236,564,356
වෙළඳ ලැබීම් නියමිත	36.1.2	1,191,274,179	1,167,907,279
වෙනත් ලැබීම් නියමිත		7,689,912	87,100,953
		<u>1,836,100,222</u>	<u>1,711,898,617</u>

38.1.1 මුදල් හා මුදල් සමාන දෑ

මුදල් හා මුදල් සමාන දෑ ඇතුළත් වන්නේ බැංකුවේ ඇති මුදල් අතැති මුදල් හැර ඉල්ලුම් තැන්පතු සහ මාස තුනකට හෝ ඊට අඩු මුලික කල්පිරීම් සහිත පහත දැක්වෙන ආයෝජනයන්ය.

	සටහන්	2016 රු.	2015 රු.
බැංකුවේ ඇති මුදල්	36.1	<u>388,008,590</u>	<u>220,326,030</u>

38.1.2 වෙළඳ ලැබීම් නියමිත

සමාගම ප්‍රධාන වශයෙන් නාවික නියෝජිතයින් සහ රාජ්‍ය ආයතනය වෙළඳාම් කටයුතු කරයි. සමාගමේ කළමනාකාරිත්වයේ අතීත අත්දැකීම් පදනම් කරගෙන නැව් නියෝජිතයන්ගේ ණය තත්ත්වය තක්සේරු කරයි. මීට අමතර වශයෙන්, කළමනාකරණ කමිටුව සහ මණ්ඩලය (Board) විසින් ගෙවීමට ඇති ශේෂයන් කෙරීගෙන යන පදනමක් යටත් අධීක්ෂණය කරයි.

සමාගමේ වෙළඳ ලැබීම් නියමිත සම්බන්ධයෙන් කාල වකවානු පහත දැක්වේ.

වයස් අනුව වෙළඳ ලැබීම්	සටහන්	2016	2015
		රු.	රු.
එක් අවුරුද්දක් දක්වා		680,890,435	804,552,898
අවුරුදු 1 සිට 4 දක්වා		143,780,548	122,554,672
අවුරුදු 4 ට වැඩි		<u>366,603,197</u>	<u>240,799,709</u>
	36.1	<u>1,191,274,180</u>	<u>1,167,907,279</u>

වෙළඳ ලැබීම් නියමිත සම්බන්ධයෙන් දරන ලද පාඩු පිළිබඳ ඇස්තමේන්තුවක් මගින් දැක්වෙන හානිකරතා ප්‍රතිපාදන සඳහා සමාගම ප්‍රතිපත්තියක් ස්ථාපනය කරයි. (මූල්‍ය ප්‍රකාශන සටහන් සඳහා 3.9.1 බලන්න) ස්ථාපනය කරන ලද හානිකරතා ප්‍රතිපත්තියට අනුව හානිය අලාභය මැනගැනීම සඳහා සේවාදායකයින් වෙන් වෙන් වශයෙන් සමාලෝචනය කරනු ලැබේ. මේ පිළිබඳව වෙළඳ ලැබීම් නියමිත හා හානිය නැතිවීම සඳහා වූ ප්‍රතිපාදන සම්බන්ධයෙන් වන මූල්‍ය සටහන් 18.1 කරුණාකර බලන්න.

38.1.3 සෙසු මූල්‍ය වත්කම්

සමාගමේ සෙසු මූල්‍ය වත්කම් වලින් පැනගනින්නා වූ ණය අවදානම අදාළ බැංකුවේ ඇති තැන්පතු වේ. ණය අවදානමක් සමාගමට ඇතිවන්නේ එකී මූල්‍ය සාධක පත්‍රවල ඉදිරියට ගෙනයන වටිනාකමට සමාන වන අතර මෙකී මූල්‍ය උපකරණවලින් ඇති විය හැකි ණය අවදානම සමාගම විසින් කළමනාකරණ කරගනු ලබන්නේ රජය සතු බැංකු හා පිළිගත් බැංකු වෙත තම අරමුදල් තැන්පත් කිරීමෙනි.

38.2 ද්‍රව්‍යශීලී අවධානම

ද්‍රව්‍යශීලී අවධානය යනු තම මූල්‍ය බැඳියාවන් නියමිත කාලයට ඉටුකිරීමට සමාගම අපොහොසත් වීමයි. ද්‍රව්‍යශීලීතාවය කළමනාකරණය කිරීම සඳහා සමාගමේ ප්‍රවේශය වූ කලී සාමාන්‍ය සහ අනපේක්ෂිත තත්ත්වයන් යටතේ පිළිගත නොහැකි පාඩු නොදරමින් නියමිත වෙලාවට බැඳියාවන් ඉටුකිරීම පිණිස හැකිතාක් දුරට නිරන්තරයෙන්ම ප්‍රමාණවත් මුදල් තිබෙන බව සහතික කිරීමය.

සමාගම විසින් මූල්‍ය වත්කම් හා බැඳියාවන් අධීක්ෂණය කරනු ලබන අතර, මාසික පදනමක් මත පුරෝකථනය කළ මෙහෙයුම් මුදල් ප්‍රවාහ පිළියෙල කරයි. ආංශික කාර්ය සාධනය අධීක්ෂණය කිරීම වස් වාර්ෂික අයවැය එක් එක් අවශ්‍යතා තුළ පිළියෙල කෙරේ. සමාගමට තම මෙහෙයුම් කටයුතු කිරීමේදී ඇතිවන අවශ්‍යතා පිරිමසාලීම් පිණිස ප්‍රමාණවත් මුදල් තිබෙන බව සහතික කිරීම පිණිස කළමනාකාරිත්වය විසින් පුරෝකථනය කළ මාසික මෙහෙයුම් මුදල් ප්‍රවාහ වාර්ෂික අයවැය සහ ද්‍රව්‍යශීලීතා අවශ්‍යතා අධීක්ෂණය කෙරේ. වාර්තා කිරීමේ අවසාන දිනය වන විටව ඉතිරිව ඇති කාල පරිච්ඡේදය පදනම් කරගෙන 2016 මාර්තු 31 දිනට සමාගමේ මූල්‍ය වත්කම් හා බැඳියාවන් හි කල්පිරීම් විග්‍රහයන් පහත දැක්වේ. එහි හෙළිදරව් කරනු ලැබ ඇති මුදල් ප්‍රමාණයන් ගිවිසුම්වලට අදාළ වට්ටම් නොකළ මුදල් ප්‍රවාහයන්ය.

මූල්‍ය වත්කම් හා බැඳියාවන්	ඉදිරියට ගෙනයන වටිනාකම	මාස 6/ මාස 6 ට අඩු	මාස 6 - 12	වසරකට වඩා වැඩි
	රු.	රු.	රු.	රු.
මූල්‍ය වත්කම්				
AFS මූල්‍ය වත්කම් කල්පිරීම්	22,578,528	-	-	22,578,528
ආයෝජන				
ආයෝජන කෙටිකාලීන	150,380,701	150,380,701	-	-
ආයෝජන වෙළඳ ලැබීම් නියමිත	249,127,541	-	217,730,685	31,396,856
වෙනත් ලැබීම් නියමිත	1,191,274,179	1,191,274,179	-	-
මුදල් හා මුදල් සාමාන්‍යන්	7,689,912	(38,990,459)	46,680,371	-
	<u>388,008,590</u>	<u>388,008,590</u>	=	=
	<u>2,009,059,451</u>	<u>1,690,673,011</u>	<u>264,411,056</u>	<u>53,975,384</u>
මූල්‍ය බැඳියාවන්				
වෙළඳ ගෙවීම් නියමිත	716,012,151	716,012,151	-	-
වෙනත් ගෙවීම් නියමිත	<u>28,204,661</u>	<u>28,105,298</u>	<u>99,363</u>	-
	<u>744,216,812</u>	<u>744,117,449</u>	<u>99,363</u>	=
38.3 වෙළඳපොළ අවදානම				

වෙළඳපොළ අවදානම යනු සමාගමේ ආදායම හෝ මූල්‍ය උපකරණවල ඉදිරියට ගෙනයන වටිනාකමට බලපෑම් ඇතිවිය හැකි විදේශ විනිමය අනුපාතික වැනි වෙළඳපොළ මිල ගණන්වල වෙනස්වීම්ය.

38.3.1 ව්‍යවහාර මුදල් අවදානම :-

වාර්තා කිරීමේ කාල පරිච්ඡේදය තුළ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල නිදහසේ පාවීමට, ශ්‍රී ලංකා මහබැංකුව විසින් ඉඩදීමෙන් පසුව එ.ජ. ඩොලරයේ වටිනාකම හා අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල වටිනාකම උච්චාවචයනය වීමෙන් උද්ගතවිය හැකි අවදානම මෙතමන් දැක්වේ. එ.ජ. ඩොලරයට අනුව හා වෙනත් ව්‍යවහාර මුදල් අනුව සමාගම විසින් සපයන ලද සේවාවන්හි කාර්ෂීය ව්‍යවහාර මුදල් සහ යම් යම් වෙළඳ ලැබීම් නියමිත හා ගෙවීම්

නියමිත විදේශ ව්‍යවහාර මුදල් අනුව දක්වා ඇත.

38.3.2 2016 වර්ෂය සඳහා වූ වාර්ථා කිරීමේ කාලය තුළ සමාගම විසින් සිදු කළ ක්‍රියාකාරකම්වලදී විදේශ ව්‍යවහාර ඉහැයීම් වලින් වූ අලාභය රු.23,265,396/-

පොලී අවධානම
කෙටිකාලීන බැංකු තැන්පතු භාණ්ඩාගාර බිල්පත් හා කාලීන තැන්පතු සම්බන්ධයෙන් සිදුවන වෙළඳපොළ පොලී අනුපාතික වෙනස්වීම් වලින් සමාගමට ඇතිවිය හැකි අවදානම මෙයින් දැක්වේ. කාලීන තැන්පතු ඇතුළුව, රාජ්‍ය බැංකු ණය ශ්‍රේණිගත බැංකුවල, සමාගමේ බැංකු ශේෂ පවතී. පොලී අනුපාතික වෙනස් වීම් අධීක්ෂණ කටයුතුවල සමාගම සක්‍රීය ලෙස නිරතව සිටින අතර එයින් ඇතිවිය හැකි අවදානම පිළිබඳව ද අධීක්ෂණය කරයි.

38.4 ප්‍රාග්ධන කළමනාකරණය

කොටස්දාරීන් වෙත උපරිම ප්‍රතිලාභ සැලසීම සඳහන් ප්‍රාග්ධන පිරිවැය අඩු කිරීම සඳහා ක්‍රියාත්මක සමාගමක් වශයෙන් පැවතීමට සමාගමට තවදුරටත් ඇති හැකියාව ආරක්ෂා කරනු පිණිස තම ප්‍රාග්ධනය සමාගම විසින් කළමනාකරණය කරනු ලබයි. තෝලන අනුපාතය පදනම් තරගන සමාගම ප්‍රාග්ධන ආකෘතිය අධීක්ෂණය කරයි. මුළු කොටස් ස්කන්ධය අනුව, මුළු ණයට ගැනුම් ලෙස තෝලන අනුපාතය ගණනය කරනු ලැබේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ දක්වා ඇති පරිදි සමස්ත ණය ගැනුම් තුළ ප්‍රවර්තන නොවන හා ප්‍රවර්තන ණයට ගැනුම් ඇතුළත් වේ. සමාගමේ සමස්ත ණයට ගැනුම් හා කොටස් ස්කන්ධයේ (2015 සහ 2016 මාර්තු 31) අනුපාතය පහත දැක්වේ.

	2016 රු.	2015 රු.
ප්‍රාග්ධන පංතිය		
මුළු ණයට ගැනීම්	7,964,256,501	4,861,787,543
මුළු කොටස් ස්කන්ධය	1,393,468,604	1,329,052,835
තෝලන අනුපාතය (X)	572%	366%

සී/ස ලංකා නැව සංස්ථාවේ මාර්තු 31 න් අවසන් වූ වර්ෂය සඳහා පරිපාලන වියදම් විස්තරය

	2015/2016 රු.	2014.2015 රු.
කාර්ය මණ්ඩල පුහුණුව	924,643	293,237
සේ.අ.අ. සඳහා දායකත්වය	7,995,774	8,103,167
විධායක කාර්ය මණ්ඩල වැටුප්	44,489,300	41,519,879
ලිපිකරු හා සමාන්තර සේවා වැටුප්	37,352,468	31,979,533
තාවකාලික හා ඇගයීම් වේතන	1,732,364	577,194
අතිකාල	8,153,934	8,994,375
ප්‍රසාද දීමනා	2,780,808	1,628,442
සේවකභාර අරමුදලට දායකත්වය	1,599,155	1,620,634
වෛද්‍ය නිවාඩු නොගැනීම් නිසා ගෙවීම්	2,299,119	2,409,754
පාරිතෝෂික ගෙවීම්	3,440,696	3,021,961
උ.වි.ගෙ. බද්ද	881,707	538,845
දුෂ්කර දීමනා - නොරෝච්චෝලේ	1,065,500	1,121,250
පුස්තකාල	-	2,900
කාර්යාල කුලී	9,023,328	8,453,828

මුද්‍රණ හා ලිපි ද්‍රව්‍ය	1,171,372	2,001,854
සාමාජිකත්ව දායකත්වය	1,137,748	759,766
පුවත්පත් හා වාර සඟරා	278,700	299,924
රක්ෂණ	7,457,774	7,206,224
කාර්යාල පරිශ්‍රය හා උපකරණ නඩත්තුව	2,522,021	7,439,519
විදුලි ගාස්තු	1,966,902	1,699,638
විදුලි ගාස්තු - (නොටුපල සේවා)	-	41,150
කාර්යමණ්ඩල සුභසාධන	3,302,830	14,408,913
ආරාක්ෂක ගාස්තු	1,817,617	1,946,517
පරිගණක වියදම්	640,837	442,272
බංගලා නඩත්තුව - මෝදර	23,109	19,760
පරිවර්තන ගාස්තු	21,286	-
දුරකථන ගාස්තු	2,365,698	2,358,602
තැපැල් හා විදුලි පණිවිඩ	25,078	28,600
අන්තර්ජාල/ විද්‍යුත් තැපැල් ගාස්තු	3,495,185	1,668,050
විදේශ ගමන් හා වියදම්	2,054,620	4,549,702
දේශීය ගමන්	1,419,346	1,054,405
වාහන නඩත්තු	9,351,934	11,694,901
ගමන් සහ යැපීම් දීමනා	34,500	37,250
සංග්‍රහ	1,531,657	1,422,897
වෙළඳ දැන්වීම්	4,387,944	3,482,579

<u>ආයතන වියදම්</u>	<u>2015/2016</u>	<u>2014.2015</u>
	<u>රු.</u>	<u>රු.</u>
නිලිණ හා ඉදිරිපත් කිරීම්	81,490	111,150
රජයේ ප්‍රදර්ශන වියදම්	-	117,858
වාර්ෂික ලියාපදිංචි බද්ද	170,039	
අධ්‍යක්ෂවරුන්ට ගාස්තු	1,260,750	1,782,581
විගණන ගාස්තු	573,341	436,425
වෘත්තීයවේදී හා නෛතික වියදම්	3,833,188	2,869,724
නව ව්‍යාපෘති පිරිවැය	47,930	10,250
ටෙන්ඩර් කමිටුවට දීමනා	112,500	
විවිධ වියදම්	71,925	264,553
පරිත්‍යාග	30,000	307,000
ක්ෂය වීම්	9,860,888	7,771,246
ස්ථාවර වත්කම් විකිණීමේ පිරිවැය	-	9,000
බැංකු ගාස්තු	1,938,523	3,292,716
මුද්දර බදු වියදම්	33,190	30,675
ජාතීය ගොඩනැගීමේ බද්ද	=	<u>7,745</u>
	<u>184,758,718</u>	<u>189,838,445</u>